

مِوْرُسْرَدُم دُوْرُهُ لِهِ دُوْرُدُ مُدُسْلِ وَوَ دِمْرُلُمْ دُورُسُ مِوْرِبُرُهُ غِ

0× 0/ 0× 0/ 0/ 0/

﴿ وَمَرْ مَا مَرْهُ وَ مَرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُورُ مِرْدُور ﴿ وَمَرْدُورُ مِرْدُورُ مِنْ مَا مِنْ مَا مِنْ مَا مِنْ مَا مِنْ مَا مِنْ مَا مَا مَا اللَّهِ اللَّهُ اللّ

المُورِ المُورِدِ اللهِ المِلْمُ اللهِ اللهِ المُلْمُ اللهِ المُلْمُ المِلْمُ المِلْمُلِي المُلْمُ اللهِ اللهِ المُلْمُ المِلْمُلِي المُلْمُلِي المُلْمُلِيَ

. ט . כ . כ . כ . כ . כ . כ . כ . כ . כ	י אינ איני איני איני איני איני איני אינ
. نرو سرس در در در مرو مرو مرود مرد مرد مرد مرد در در در در در در مرد در د	ا دُسَمُ
قر سرّعرَّهُ تُو: IUL)245-MIM/245/2023/46	/
رْنْهِ جُهِرْ: 25 مُرْبِّرِهُ 2023	
מורים אל היים מילים. מורע פת משת שש מילית:	
יי הרבים הקצב ער הירים ביי או איי תבים הפמשת הקצב ער מת הקצ הצקא	7 2 7 70 4 50
د راه ، د و کاس کرد در د	
6501013 6500036	: 2° 5°
	•
projects@uligan.go رَثْرُ رِدُرِوْ تَرْسُرُهُ وَرِدُسْ يَرَعِ سَفَعَ يُوْسُرُ دُوْدُوْ سُرْوَءَ جَهِرَدُرَوَّ وِسُ	v·mv
יראט ארסיר מי	
https://forms-office-com/r/GJYQhi	yx34
وَ بِهِ مِنْ مِنْ مُنْ مُنْ مُنْ مُنْ مُنْ مُنْ مُنْ مُ	
ء 09:00 رستر 13:00 رستر في	1/9/3
? 0 20 1.2 1 2 1 0 2.5 פשית המתמת המתה המקיד	9.1
יל לי הי לא של היא לי היא היא היא היא היא היא היא היא היא הי	· ·
: מינים נסים אינים וסים בא ההפעיצות תוחשת בא באינים אינים	
دُرُورُورُو وَرُورُورُورُورُورُورُورُورُورُورُورُورُور	سرَسْر:
ה היים אלם אלים לי מים לי	:385
: הת במת כם הפצישת הת בכ מהתיישים הבציא	ر رز
سَرَشُرَهُ ثَرَ: 6501013 (6501013)	د ي د د عرسر
و رو نازی نوش: projects@uligan-gov-mv	, i
רונים אם נד רונסוף ד' ב' ב' אם אינים רוני די יד או אינים או אינים או אינים או אינים או אינים או אינים או אינים מתמשת פ' ב' מב' מב מתמשפטת משתב מתב מהשפטת מתמש מב משקבית	35 13.1
رُسُونَ مِن ، ' مَن مِن مُرَحِ مُرَحِ مُرَحِ مُرَّدُ مُرَّدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ رُسُرُوسُرُو، ہے، در سُن جِ مِنْ مُرْجِ سُن جُرِيرُدُو وَمُرْدُسُرُو اُدُو رُسُرُكُوسُو جِ ، در سُن جِ رُوسُرد	
ה של הראות ל הראב ליא התצה התינות ל הראות התינות ל הראות התינות התינות ל הראות התינות	
(﴿ الْحَارُ وَمُرْ وَ مُرْدُونُ وَ وَ الْحَارُونُ وَ الْحَارُونُ وَ الْحَارُونُ وَ الْحَارُونُ وَ الْحَارُونُ وَ الْحَارُونُ وَالْحَارُ وَلْحَارُ وَالْحَارُ وَالْحَالُولُولُولُولُولُولُولُولُولُولُولُولُول	-
ر در در این مرکز مرکز در	-
تُو رُور وَوْرُوسُورِ وَرُوْبِهِ بَرِي صَفْحَهِ بِدَيْ (بَرِي صَفْعَ بِرِيْنَ وَرُوسُرُو)	-
ייי אייי אייי אייי אייי אייי אייי אייי	-
. هوش رسرری و پرور و (غرور 3) هوش رسرری و پرهو و (غرور 3)	-
ي . المسامع كري سوه كر الله الله الله الله الله الله الله الل	-
ع المعروم (ه المعروم مررور مرور مور مور مرور مرورور مرورورور مرورورورو	
- ﴿ وَمُورُ اللَّهُ عَالَمُ وَمُورُدُو (وَمُورُدُو (وَرَادُورُورُورُورُورُورُورُورُورُورُورُورُورُ	
. מַלְכֹבוֹת בְּרִכִּנִי בְּרָבוֹ (צָפִׁא תְנָ תִשְּׁאַתִּת) בְינִינִינוֹ אַ בְּתִּעָּר. מַלְכֹבוֹת בּיתִעִּקבׁב בְּתִבּל (צָפִּא תְנָ תִשְּׁאַתִּת) בעריל תוב בתוכל הו בְתִּעני.	-
درره ده. رمزر بومرو سومری <u>:</u>	18.1
ינים ל בניני ב יני ינים האל / יני ביים אלים אינים אלים אינים אלים אינים אלים אינים אלים אינים אלים אינים אלים א האל בנית ביים אלים אלים אלים אלים אלים אינים אלים אלים אלים אלים אלים אלים אלים אל	*
، قَرَوَتُ / تَى عِ: 09 قَرْدِ 2023، رَسُرَمُّ مَرَ / 13:30	
י י 0 2 2 3 רצ פ מי	,
ינים ה כניני ב יני ינים ייט אלא / נה. ב ייס אלים א הַּבְבּעִינִים הַ הַבְּצֵב עה מִישִּישׁ הַ בְּצֵב הַבְּצֵב הַבְּצִב הַ בְּצִב הַ בְּצִב הַ בְּצִב הַ	/

1 | ";"

שלים דם: הב פלה קחב עד משא פעל של באל מתחלה האל העל פעל

ا هُ يَرْهُ، قُرَهُ اللهِ المُلْمُ اللهِ اللهِ اللهِ اللهِ اللهِ المُلْمُ اللهِ المُلْمُلِي المُلْمُلْ	
ع وَسْرَهُ وَ مَ سُرْنَا مِسْرَ وَسْرَكُسْرُ فَ عَرْمُونُو 6 كَرِ رُوَسِرِرُوْ.	24.1
هِ يُ سُمِرْ رَبِرِ عُدُورِ رُبَرَرَ عُسْرَى بُرَرَدُ رَبِي مِنْ اللَّهِ عَلَى اللَّهِ اللَّهِ عَلَى اللَّهِ اللَّهِ اللَّهِ عَلَى اللَّهِ اللَّهُ اللَّهُ اللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ اللَّهُ اللَّالِي اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ ا	29.1
رُدُو قُدْرُ وَرِبُ رَدُو رُدُو قُرْبُ وَرِبُو وَرَبُو وَرَبُوعٍ: رَبَرَتُ وَدُو كَا	30-1
رُ الله الله الله الله الله الله الله الل	31.1

2 | "%

مَا سَمُو 2: هُوْلِمُ رُمِرَةً وَيُمْوَوُكُو مُو مِنْ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ الله

(ر) جُرُورُ وَبِرِرُورُ

- 1. عورة كالمركزة מרים דרים דרים או מונים לא מו
- 2.1 ﴿ وَمِنْ رَوْقَةُ وِ وَرِ وَسِ ، وِ مَرَقِيمِ بَرَي صَفَيْ يَا نَمْوْدُهُ ۚ فَيُنْرَسُرُ الْأَنْوَسُرُ سَرَسُونَهُمْ \$ (18/2014) وُ عَرَبْرَسُرُ 2. صورت مريرو بري سوه بر مرو وره مردر مار مرمر و وروران 266/3
 - 2.1.1 حرفر برمع و معرفور من المنظم ال
 - 2.1.2 بُرُهُ سِرُم سَوْقِ كُالْرِسْرَى كُرْرُسْ مَرْجِ سَوْهُ مِرْمَا مُرْوِزُمُو كُرُمُو بُرُمُو كُرُمُو وَمُورُد
 - 2.1.3 كَرُمُوعِ وَ خَسَرُونَ وَرُدُورُ مُرَعِ مُعَمِّعُ مُنْمُو وَرُو لَا كُرُمُعُ وَ خَسَرُمِ عُرُدً
- 2.1.4 مُرِدُو وَمُوْرِدُ وَمُوْرِدُ وَمُرَّرِدُ وَمُرْرِدُ مُنْ مِنْ مُو وَمُو مُرْدُو وَمُوْرِدُو وَمُوْرِدُهُ
- 2.2 د دُروْد 2.1 دُر صُرْسِر بِي وَجُرُونِ دُر مُورِد دُر مِنْ وَبُرُونِ بِي مِورِد مِنْ وَجُرُونِ مُنْ وَمُر مرس معهد مرسور درور درور
- 3. درزروس مورد در براز مورد مرد مردوس مردوس مردوس مردوس درزوس المردوس مورد در مردوس مورد در مردوس مورد در مردوس مر ים נמלכם בנושל אל אלים בני בל מל מלמלם מה בנישיטים את הלים מל מלק בנישיטים בל הלים מל הלים בל מל מל הלים בל מל הלים בל מל הלים בל הלים בל מל הלים בל בל הלים בל הלים בל הלים בל הלים בל הלים בל הלים
- 4.1. عَوْرٌ مُدُمَّدُونَدُونَدُ، عَوْمُ دَرَرُوْوُهُ لَيُّ مُعْرِدًا لَيُكُونُهُ لَيْكِمْ عَوْمٌ دَرَرُو يُكُونُونُونَ. בעבת קיים החפים נמבעת ספבת נוצף גמפת שתכחת תיתציתהם
- 5. وَسُورَهُ وَرُمْرُسُ 5.1 ﴿ وَمُنْ رَمَرَةً وَمُرْهَمُ مِنْ مِوْرُسُومِ رُوْرُودُ مِرْسُ مِوْ مِرْمُونُ وَمُرْمُونُ وَوَرُعَ وَتُدَ وِرْدُرْدُورُ سِرِيْنِ رَبُرْزُورُوسُرُهُ وَيُورُ وِرْدُرُ رُرَسُونُ رُدُعُ دُمَاسٌ دُسرِدِرُعُ سُرَدُ رِدُورُ מי בל מיני של מי שי בל מי בל מ

(ת) *סוף ב"ב"ל ת*וניים ב'

- 6.1. ﴿ وَرُدُونَ وَرُسُونُونَ دِرَ رَضِر مِيرَدُهُ وِسَعْ وَدُو وَرُسُومُونُهُ، دُوسُونُ وَسُوعُمُنوً. 6. هؤشر ترهوکار روسر 6.1.1 صور شوه (سور سور ۱ 6 روک
 - 6.1.2 صور درز و و المرابع و المرابع ال
 - 6.1.3 دُرُهُ مُوْدُدُ دُرُدُ دُرِدِ دُرِدِ دُرُبُ دُرُدُو دُرُدِ اللَّهِ اللَّهُ اللّلْمُ اللَّهُ اللَّا اللَّالِي اللَّهُ اللَّا لَا اللَّالِي اللَّالِمُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ الل
 - 6.1.4 عُ قُرُورُهُ (سُورُ 4)
 - 6.1.5 مُشْرَعُ مُرْمُعُ اللَّهِ اللَّهِ اللَّهُ اللَّالِي اللَّهُ اللَّا اللَّا اللَّهُ اللَّ اللَّا اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ ا
 - 6.1.6 مُدُمَّ وَمُر (سَمِّ عَبْسُر 6
 - 6.1.7 كُوسْ رُدُّ رِدُوْهُ/هُمَاهِ/ رَبُرُونِي دُسُورُهُمَا دُرُورُهُمْ (سُمَامُ مُنَا مُنَامُ 7)
 - 6.1.8 وَشُرْسِ وَدُرُودُهُ (سُوسُ هُوسُ 6.1.8
- 7. هِ رُوْدَ وَرِ مِنْ مِنْ مِنْ مِنْ وَرَدُورُ وَرَدُورُ وَرَدُورُ وَرَدُورُورُ وَرَدُورُورُ وَمَنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ وَرَدُورُ وَمَنْ وَرَدُورُ وَمَنْ وَرَدُورُ وَمَنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ وَرَدُورُ وَمَنْ وَرَدُورُ وَمَنْ وَرَدُورُ وَمَنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ وَرَدُورُ وَمَنْ وَرَدُورُ وَمَنْ وَمِنْ مِنْ وَمِنْ مِنْ وَمِنْ وَمِنْ مِنْ وَمِنْ وَمُونُ وَمِنْ وَالْمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِ ي وه ١٥٠ ١٥٠ مر مرد مرد و وروسروسروسرو
 - 7.2 هِ وَدُور مِنْ سُومٌ مِرْدُرُرُ مِيرِدُرهُ وَرُرُورُوْ رِوْسُرُوسُرُوسُرُو. 7.2.1 وَدُورُو مُ سُؤُورًا وَيُرْمُو كُورُو مُ

- 7.2.2 ويرزير بري شوع بريره ير
 - 7.2.3 مرفرم مع ترب
 - 7.2.4 צעת בשת תיתשיב
- 7.3. دُسُورْت رِسُوْ دُرْرُوس دِدُوْسُرَوْد برَع شُوع بِمِنْدُورْ وُرِدُو دُرُورُود وُدُورُد وَدُورُود وَدُورُو
- 8. هَرُوَّدُوْكُوْمُ وَرُوْرُوُّهُ 1.8. وِ هِرُوَّدُوْ بُرِيرِهِ } وَعِرْد بُرْسُرَسُ مُشَرِّد مُرَّدِد كَا الْهُوْسُ مَوْهُ الْدَر مُرَّسُر مُرَّد وَيَا الْهُوسُ مَوْهُ الْدَر مُرَّسُر مُرَّد وَيَا الْهُوسُ مَوْمُ وَيُولُونُ مَا مُرَّسُرُ مُرَّدُ وَيَ سگۇرىمىس ריז ברים ארבו הרנפים לבדים ביסיב לבדים בריסיב הרנפים בל היסים סים מים בריסים בל היסים מים ביסים מים ביסים ביסי המתופים המפב בהתפכם הבמת שתבית בתבני ההבמת בהתפכם הזה שתים התחקת 2 4 4 2 2 X
- 8.3 و چۇش ئۇرۇر كى دۇرۇرگىر ئورى شوكى د چۇڭ ئىدۇش رۇرى ساۋىرۇ ئود شوشۇ
- 9.1 حِرْسُ رَوْوْدَى دَرْمُرُمْ رَدُوْدُى لَهِمْ حَرُدُمْ كَسُرُورُسُ دُسْرَمُونُ خَرُورُ دُسْرَرُومْ وَسُرِمُ תות להצוף שילכים הלים להתום (התנה לה) בית פית הלים.
- 9.1 .9.2 צרפ צביל בנים הל הפתו בשתם של בני שמום. הב ה התרבה של בני אב בשם בשתי ברפ

(ית) *ס*וריית הארול הציע המית

- 10.1 ﴿ وَمُرْ رُسُرُسُرُولُ سِ وَرِوْرٍ صَرْسُ ، وَسَرَرِسُ لِهِ رُسُرَةٌ وَسُرَعُ لُسُو الْوَكُولُ وَمُرَا وَمُولُ وَمُرَا وَمُرَا اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهُ اللهِ اللهُ 10. ھۇۋىكىر ھىترىترىكىرى לינוש אול היים ב לינים לי היים אל היים לי היים לי אי אי לי אי אינים לי איני
- 10.2 رسمة مرتب وروي مرتب المرتب المرت
 - 11. ﴿ وَحُرَدُهُ مِ صَرْسُرُمُ مُرُ وَرِبُ
 - 12.1 مورور وَرِدُورُ وَرِدُورُ وَرَدُورُ وَالْمُورُ وَرَدُورُ وَرَدُورُ وَالْمُورُ والْمُورُ وَالْمُورُ وَالْمُورُالِورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ ولِورُ وَالْمُورُ ولِورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ والْمُورُ والْمُورُ والْمُورُولُ والْمُورُ والْمُو 12 مَرُدُ رُمُرُوْسُرُ
- 12.2 ، دُمْ عِ دُمْ مُومُ عُرُومُ عُرُورُو اللَّهُ وَمُعُومُ مِنْ دُورُ وَمُرْدُومُ مِنْ مُرْدُومُ وَ دُمْرِدُ وَمُرْدُومُ وَ مُرْدُومُ وَ وَمُرْدُومُ وَمُومِ وَمُومِ وَمُرْدُومُ وَمُومِ وَمُرْدُومُ وَمُومِ وَمُرْدُومُ وَمُرْدُومُ وَمُومِ وَمُعُومُ وَمُومِ وَمُو
- 13.1 روده / مام وردم ورده شروم وسامه وساما مام مروسوم وموره وردور ورازور وسام والمرور والمام 13. څرمخرم 1002/2 200 200 CON 100 CON 100
- 13.2 ﴿ وَوَهُ ﴾ وَمَامِ كُونِهُ مِرْوَرُ شُومَ وَسَارُنَاهُ لَاوِسْوَدُ رَسَارًا وَدُورُهُ مِنْ وَدُورُهُ وَدُورُهُ ·90/20/2 0/30/20
- 14.1 ﴿ وَمُ رَمَرُكُ مُعَرِدُهُ وَرِدُهُ وَقُرُودُهُ وَ فَرَوْدُهُ وَ فَرَوْدُهُ وَمُ مَرَدُونُهُ وَمُ مُرَدُونُهُ وَمُ مُرَدُونُهُ وَمُوالِمُ وَمُوالِمُ وَمُوالِمُ وَمُوالِمُ وَمُوالِمُ وَمُوالِمُونُونُ وَمُؤْلِمُ وَمُوالِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤَلِّمُ وَمُوالِمُونُونُ وَمُؤَلِّمُ وَمُوالِمُونُونُ وَمُؤَلِّمُ وَمُوالِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤَلِّمُ وَمُوالِمُونُونُ وَمُؤَلِّمُ وَمُوالِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ مُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُونُ وَلَمُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُونُ وَمُؤْلِمُونُ وَمُؤْلِمُونُونُ وَمُؤْلِمُ وَمُؤْلِمُونُ وَمُؤْلِمُونُونُ وَلَامُونُ وَلَمُ وَمُؤْلِمُونُ وَلَامُونُونُ وَلَامُونُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُونُ وَلَامُ وَلَامُ وَلَامُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلَامُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُونُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلَونُونُ وَلَامُ وَلِمُ ولِمُ وَلِمُ لِمُونُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ لِمُؤْلِمُ وَلِمُ وَلِمُ لِمُونُ وَلِمُ لِمُؤْلِمُ وَلِمُ لِمُونُ لِمُونُ لِمُونُ لِمُونُ لِمُ لِمُونُ لِمُونُ لِمُونُ لِمُونُ لِمُ لِمُونُ لِمُ لِمُونُ لِمُولِمُ لِمُونُ لِمُ لِمُ لِمُونُ لِمُونُ لِمُونُ لِمُ لِمُ لِمُونُ لِمُ لِمُ لِمُ لِمُونُ لِمُ لِمُ 14. ھۇس ئۇھۇرىگ פתית לעל באפית החסיים פיתפיתהפי 0 0 0 0 5 0 5 0 0
- 15.1 ﴿ وَوَدُو رَبِرُ اللَّهِ الْمُرْدُدِهِ صِوْسٌ رَبِرَكُ وَيُمْوَى شَوْعَ دُوَيَّدُوسٌ دُورُدُوسٌ وَيُرْوَدُ خَدِيْرٍ 15. صور خور مرسور مرسور
- 15.2.1 .15.2 بْمُرِمُوعْ بِرِجِعْ نَسْرُوْسِرِمُنْسْ وَسَرِّعِشْدِ بِمَنْعَهُ نَشْرُ رَبْسُ وَيُمَّمُنْسُ صِوْدَة وِرْسُرُورُدُورُ سِرِدُرُورُ دُورُورُورُ دُورُورُ دُورُورُ دُورُورُورُ الْمُؤْرِدُ الْمُؤْرِدُ الْمُؤْرِدُ الْمُؤْرِدُ دُورُ الْمُؤْرِدُ وَالْمُؤْرُدُ الْمُؤْرِدُ اللَّهُ اللَّهُ الْمُؤْرِدُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ الْمُؤْرِدُ اللَّهُ الْمُؤْرِدُ اللَّهُ الْمُؤْرِدُ اللَّهُ اللّ

- 15.2.2 بُرُغْسَرَم سِهِ بُرِغُنْ وَسُرِعِ سُرَى بُرُغْسُرُ مُرْسُ وَمُرْغُنْسُ صِوْدُو وِرْسُرُمُنْ عَرِيْسُو دُوَمُّوَمُونَ عُرِدُودُ دُومُ وَرِوْرُومُنَا صُرَّاتِكًا "اِزُوَم دُو دُعَ مِسِ" < عَبِرُدُهُ
- 15.2.3 كَازُنْمُ فِي سُمْ الْمُعِيْمُ فَكُمْ مُولِدُونِ مُعْرِيْنِ مُعْرِقِهُ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُرْمُونُونَ مُولِدُونَ وَمُرْمُونُونَ مُولِدُونَ وَمُرْمُونُونَ مُعْرِدُونَ وَمُرْمُونُونَ مُعْرِدُونَ وَمُرْمُونُونَ وَمُرَمِونُونَ وَمُونُونِ وَمُرْمُونُونَ وَمُرْمُونُونَ وَمُؤْدِونُونِ وَمُرْمُونُونَ وَمُونُونِ وَمُرْمُونُونَ وَمُؤْدُونِ وَمُرْمُونُونَ وَمُونُونِ وَمُرْمُونُونَ وَمُؤْدُونِ وَمُؤْدُونُونِ وَمُؤْدُونُونَ وَمُؤْدُونُونَ وَالْمُونُ وَالْمُونُ وَمُؤْدُونُ وَلِي مُؤْدُونُ وَمُرْمُونُونَ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَلِي مُؤْدُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَلِمُونُ وَالْمُونُ ولِونُ وَالْمُونُ ولِي مُونُ وَالْمُونُ والْمُونُ ولِي مُونُونُ والْمُونُ والْمُونُ والْمُونُ والْمُونُ والْمُونُ ولِي الْمُونُ والْمُونُ والْمُونُ والْمُونُ والْمُونُ والْمُونُ ولِونُ والْمُونُ و دُوَمُّوَمُونَ عُرِدُوْدُ دُوْدُ وَوَوَرِوَانِهُ الْمُوْدِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُوْدِيِّ الْمُؤْمِدِ ا
- 15.2.4 وَمُرْمِر وِمَرَّهُمِ مُنْ وَمُروَمِّمُ مُنْ مُرْمِر وَمُرْمُونُ مِ وَوَدُى وِمُرْمُونُورَ خَدِنَا مُرْمُونُ رُوَيْمُونَا لِمُورِدُ وَوَرُونَا وَوَوَرُونَا الْمُونِدُ الْوُونِدِ لَكُو لَا عَلَيْهِ الْمُونِدُ الْوَوْنِدِ لَكُو لَا الْمُؤْمِدِ اللهِ الْمُؤْمِدِ اللَّهِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ الْمُؤْمِدِ اللَّهِ د در کروسور کو در کو دو .
- 15.2.5 سَهُرُمُّهُ نُورُوْسِهُمُّارٍ، يُوْمِرُ بِرِغَ نُعْرُوْسِهُنْسُ هِرَدُدُ بِرُسْهُنْدُرِ سَرِنْمُرْمُ،
- 16.1 ﴿ وَمُورُ رُسُوسُ وَ مُرْدُونُ وَ وَمُورُ لَا وَدِ رُمُرْرُوسُ وَ مُرْدُونُ وَ مُوسُوسُ وَ مُرَدِ وَمُورُونُ وَ مُوسُوسُ وَ مُوسِوسُ وَ مُرْدُوسُ وَمُوسُوسُ وَ مُوسِوسُ وَمُورُ وَمُوسُوسُ والْمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ و مُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُوسُ وَمُوسُ x(1)) (00) (000) 00) (0
- 16.2 صِوْدَة مُرْدُ بِهُورُدُدُونِ دُرُ مِوْدُ بِهُورُدُهُ وَمِنْ بِهُورُدُهُ وَمُرْدُ بِهُورُدُنَ وَمُرَدُدُ
- 16.1 . 16.1 كنير 16.2 كَدْ رِجُورُكُ رُسُمَ صِوَسْمَهُ يَصْمُ وَرَدْمَهُ وَدِرْمَا مُرْوَدُ وَدِرْمِ اللَّهُ وَمُ اللَّهُ وَوَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّالِي وَاللَّالَّا لَلَّا لَا لَالَّا لَلَّا لَا لَا

(بر) چوکش (برکروشر

16. ھِوَسُرُ

- 17. ﴿ وَوَ رُدُونَ وَرَرَوَسُوعَ لِي ١٦٠١ ﴿ وَرُدُ وَرَوْدُ وَقُو سُرُومُو وَفُو سُرُومُو وَ وَسُومُ وَوَ مُرَوَةُ وَقُو سُرُومُ وَقُو سُرُومُو وَ وَسُومُ وَمُوسُودُ وَ وَسُومُ وَمُوسُودُ وَ مُرْدُودُ وَقُو سُرُومُو وَ وَسُومُ وَمُرْدُو وَالْمُوسُونُ وَالْمُؤْمِدُ وَالْمُوسُونُ وَلَامُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَلَامُ وَالْمُؤْمُ وَالْمُؤْمُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُؤْمُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَلِي مُعْلِمُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُوسُونُ وَلِي مُوسُونُ وَلَمُ وَالْمُوسُونُ والْمُوسُونُ وَالْمُوسُونُ وَالْمُولُولُ وَالْمُولُولُ وَالْمُولُولُ ת הממלה
 - (2 مُورُورُ عَرَوُمُ عُرُورُ مُورُدُ مُورُدُ مُرَدِّدُ وَكُورُ الْعَالَمُ عُرُورُ الْعَالَمُ عُرُورُ الْعَالَمُ عُرُورُ الْعَالِمُ عُرِيرُ الْعَالَمُ عُلِيلًا اللَّهِ اللَّهُ الللَّالِي اللَّا الللَّا اللللَّالِي اللَّهُ اللَّالِيلُولُ اللَّالِيلُولُولُولُولُولُلَّ اللّ
- 17.1.2 ئىدۇسراۋھىرىر شوۋائىۋىم قى خىدى الدورۇ ئىدۇسى ورۇپىدى ئىرى شاھىرى ئىر
 - 17.1.3 تُعِرِ رُعِرِ وَقُرْوَسُ مِي عَ وِرَدُوسُ مِي مِنْ تَعِيضُ هُمِي كُنْ مِي (بَرَعِيضُ هُمِرِتُ مُرَوَّسُرَةُ)
- 17.1.4 كُلُّ الْمُورُ / حِدْرُدُ رِيْرُ رُورُورُورُ مِنْ مُرَدُرُ مِنْ مُرَدُ وَمُرْدُ وَمُرْدُورُ الْمُرْدُورُ اللَّهِ اللَّهُ اللَّالِي الللَّهُ الللَّالِيلُولُ اللَّا الللَّهُ اللَّهُ اللَّالِيلُولُولُ اللَّال
 - 17.15 نويرزو ممروره صور رسررة وكرهو بورور (عدور (ع وروز 3)
 - 17.1.6 يِي رُسُوعِ بَرِي سُومُ عُرُ سُونُ وَاللَّهُ وَاللَّهُ عَرِيرٍ (يِي رُسُوعِ رَبُرُ بَرَي سُوعُ بِرَبْرُ وَرُونُ سُرَدُ
 - 17.1.7 مِنْ سُمِرْمِ رَمْرَزُوْرِيْ مِنْ وَرُدُمْرُو رَمْرَةً مِنْ سَمِرْمِي
- 17.1.8 صِوْسٌ وَهُوْ 5.1 كَدِ صَرَّسُوسُونُدُو (وَصَوْرَهُ وَرُدُمُ يُعَاوِدُ) وِرْسُ رَبْرَوَسُوعُ رَسُرُو دُ بر اثر سر
 - 17.1.9 צָפֹּא הַנֵּ הַשֵּׁאשֶׁתְ בֹינִרבּימִבּ בִימִבּ הַ בְּהָשִּׁ
- 17.2 कर्ज रेर्रायेन क्रिस्ट्रें हेर्न्ट्रेंड प्रवेश नुर्वे र्रिके प्रवेश रेड्रेंड प्रवेश प्रवेश रेड्डिंड 17.2.1 جِوْسٌ رْسَرْنَةٌ وْسَارْمَاقُ دُوْسُرْنِي وْسَارْمَاقُوهُ مُوْفِيهُ وْرْشُرْمُورُ مُورِ وْبِرَوْمَاوُهُ خ فرونو 5 (وُرِهُ و مِرْ رَرَيْهُ مُنْهُ وَرَيْدُ مُنْهُ وَرَيْرُ مِنْ وَسُورُمِ وَسَادُمُوهُ رَبْرُورُمِ وَوَ
- 17.2.2 هِوَسُرْ رَسَرَكًا وَمُدْهَدُ وَهِ مَرِوْ رَدِرِ وَمِرَوَكُسْرَوَرِهُ كَا فُوْوَ 4 (وَهِ هَسَرَوَ الْمَارَقُ عُرَ (2002)
- שמע אנצאיים לשא יינפל שייני בששפייש צור בייני בי ئى سىھى بىلىرۇرۇ ئىلى ئەردىد كەسى كىلىرىدۇ.
- (٦) ﴿ ﴿ وَهُو يُرْوَمُونَ وِهُ وَيُهِ عُرُسُ وَخِسْ (مَرْزُوْسُودَ) مُؤَمِّدُو مُرْدُونُ سُرْدُوْرِ دُوْوُوْرُو מינים בי מינים מינים מינים בינים ממינים מינינים מינים מינים אל מינים בינים בי

- (ת) ברג פיתע פינתים הצל הית המל הית שינים אל הית הית שית הית הית של הית
- مُعْ يُرْصُونُ وَكُمْ وَهُمْ مُرْسُرُسُ وَسُرِيرُ

مُؤَوْرُونُ مُوْرُقُي مُورِدُو مُدُرِدُ مُدُرِدُ مُدُرِدُ مِنْ الْمُودُسُ مِوْرِيْرُهُ مُرْدُ.

- 18.3 مِعْ دَمَّدُ مَا مُرْهُ وَمْ مَا مُرَدِد مِ وَمُ رَمِرَاءٌ وَمُدُود مَا مُنْ مُ وَمُور دُمْ مُرْمَدُ وَمُ
 - 19.1 دَرَرَوْ صِوْسْرَمُو دُرْرَوْشُو سِيْسِوْكَ فِي صِوْسْ سِيْفِكُ وَ صُرْسُونَوْ وَرُوْسُرُوْ. 19. چۇش ئىزىرۇۋى
- 19.2 و دُرْمُرْهُ 19.1 دَر قُرُسُونَهُ وَرَدُّ مُهِرِدُهِ مُعْرِدُهِ مُعْرِدُهِ مُعْرَدُهُ وَوَرُدُهُ دُوْرُدُهُ دُوْرُدُهُ وَوَرَدُهُ وَوَرَدُوهُ وَرَوْرَدُوهُ وَمِرْدُو ئىرىڭ ج موقع دُرگ دُيْرُدُ.

 - 20.1 . هِ وَسُرْ رُمَرُ رُوْعُ رِ وَرُولُ الْمُسْرِيِّ فِي وَرُسُولُ مُورُدُهُ مُورُدُهُ سَرَيْ سُرَاعُ مُرْدُو. 20. وْرُعْرُهُو وْرُسْرُ 30/0/0 40/2 0x (122/1 25 mx v + 2/1

(۵) چوکر روورده و کرده

- 21.1 و دُسَمُرْمَوْرُ رُمْرُرُوُ وَوَهُورُ رُوْوُورُ رُوَعُ رِوْرُوسٍ وَفِيرُ رُمْرُرُو وَكُورُورُ وَوَكُو مُومُورُونُ 21. جِوْسُ رُوْوْسُ صُورُو وَوَوْرُو رُوعُ رِوْرُو مُرْسُرُ وَسُرُو وَيُرْمُدُو كَانَانِ الْمُرْدُدُ صِوْسُ مَعْفَى دُرُو مُرْسُرُ
 - 21.2 مورش دووش شرسر مورش مره در فكرسترورة كالمرددة
- 21.3 ﴿ وَمُورَدُ رُوعُ وَمُ مُرِّمُ مُهِمِ وَهِ صَالِمُ اللَّهِ عَلَيْهُ وَهُورُودُ وَهُورُو وَوَهُمُ وَمُورُو روور مرسرس عروس مرس برسو وورد جرور شور شود کرد کرد کرد.
- 22.1 ﴿ وَوَ دَارِهُ وَرِسَادُ دِوْرِ مَارُسُ وِهُ وَرَدُوهُ وَرِسَادُ دِوْرَهُ وَوَقَامُونَ مُسَادُ دُوَوْ مَا وَدَوْمَ مَا وَدَارِ 22. ترزع جوددرو عُوِّرِ وَوْرِ عُرْشُ وِلْرُوْرِوَ وَرُسُّهُ بِرُسُّهُ بِرُورُودَ 2000
- 22.2 (مَرَرَوُ مُرَجُّرُ وَمُرَكُوْرُ خُرَمُ رَوْرُ وَ خُرِورُ وَمُورُو وَمِرْوَرُو اللهِ وَمُورُو المؤرِدُ المؤرِدُ المُرْدُ وَمُرْدُونُ مُرْدَوْ بُرُورُورُ وَكُرُ مُؤْمِرٌ فَحُرْكُ مُرَوْدُ
 - 23. ويؤسر محدث ترور 23.1.1 صَرُورُ مُشَارِّةُ رَوْقً وَمُرَّمُ مُنْ اللهُ ه توسر مورو
 - 23.1.2 (مَرْزَوْمُرُوْمُ بِرِمْرُمُورُ (مَرْزَوُّوُرُو وَيُعْرُمُونُ ئرىن بۇسروسو كىسۇ
 - 23.1.3 مرود در المراج ا كاسرية كروش
 - 24.1 دَرَرَءٌ صِوْسُرَهُونُو هُمُرِسُ مِوْرُسُوْسِ 23.1 وَمِوْ يَشْرَيْسُ وَمِرَدُوَّ صِوْسُهُمُوْ. 24. פעלית תפצוששיילית
- 25.1 ﴿ وَوَرْ رَوُوْنَكُمْ وَكُمُوهُ مَاسِهُ رَوْسٍ ﴿ وَمَا وَعَالَمُ وَمُ مَانَهُ وَمُ وَرِوْدُوسُوهُ وَمُرَافِعُ وَمُواسِونَ وَمُرَافِعُ مُوارِدُوسُونَ وَمُواسِونَهُ مُؤْرِدُوسُونَ وَمُرَافِعُ مُؤْدِدُوسُونَ وَمُؤْدِدُوسُونَ وَمُؤْدُوسُونَ وَمُؤْدِدُوسُونَ وَمُؤْدُونُ وَمُؤْدُوسُونَ وَمُؤْدُونُ وَمُؤْدُونُ وَمُؤْدُونُ وَمُؤْدُونُ وَمُؤْدُونُ وَمُؤْدُونُ وَمُؤْدِدُونُ وَمُؤْدِدُونُ وَالْمُؤْدُونُ وَمُؤْدُونُ وَالْمُؤْدُونُ وَمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُ وَالْمُؤْدُونُ والْمُونُ وَالْمُونُ ول 25. ھۇشھە رۇۋرىكى رُورِ رُسْوْرُ سَرْسُوهُ ہُرُ \$2022/G-22 (وَرُونُونُونُ دُرُونُونُونُ مُرْسُرُونُسُرُو صِوْسُرُونُونُونُو وَسِ 02120 VM3 12m. وُمُّهُ وَمُا مُرِمُ وَمَانُ رِسْمَانُ وَرِسْوَوْدُورِ دِوْرُومَانُونَ دُورُدُ دُرُورُ دُرُونُ
- 26. ﴿ وَمُوسَرُ مُ جِوْرُنَا يُرْسُرُ 26.1 دِبْرُوسٌ دُوِدُسٌ صِوْسٌ (رَرَاوُدِيْ وَبِرَوَنَاءَسُوجٌ وَبْرُوَقُومٌ (رَرَاءَسُؤَ وِهُسُوهُ رَرَرَوْ وَرُورُ رُورُ وَرُورُورُ وَ وَرُرِرُ وَوَدَى مِرْمُورُدُ وَ وَكُورُورُ وَ وَكُرُورُورُ وَ وَمُرْوَدُو هُ وَرِدُورُورُونُ وَرِرُوسُ وَمِرُوسُو مُ وَسُرُورُ مُ مُرِوْرُودُ وَ رِدُورُونُ مَ مِرَوْمُورُ وَمِ وَسُورُو

- 26.2 ﴿ وَمُرْمَوْدُ مُورِدُورُ وَمُرَارِّةُ وَمُورُورُ وَمُرَارِّةُ وَمُورُورُ مُرْدُورُ مُرْدُورُ وَمُرَارِدُ وَمُرَارِدُ وَمُرْدُورُ وَمُورُ وَمُورُ وَمُورُ وَمُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُ وَمُورُورُ ورُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُورُولُ وَالْمُورُورُ و دِيرَوْرَاهُ صِوْطُ رَمْرَرُو وَرِمْرُو مِوْرُونُ وَوَرُودُ وَدُودُو وَمِرْوُرُونُ وَمِوْدُونُ وَمُ
 - 27.1 عَوْسٌ مُورُدُهُ وَمُعْرُد، مُورُهُمْ وَمُوْمُو وَمُوْمُومُ وَمُوْمُ مُمَامُ مُسْرَدُ مُرَدُو. 27. صور سرورها مراس وُرُو رُو الريس 2000
- กร์ วิจิติต์ก็ก ·28 05 (وَرُدُرُ) وَوَرُدُ وَمُدُورٍ صِوْرٌ مُّورُونُهِ وَمُعْرِدٍ وَمُرْدُو وَسَامُونُو دُرُورُ وَسَامُونُو دُرِد ئۆرۈنۈرىر
- 28.2 و دُرْمُونُ 28.1 دُر چَرْرُرُورُو دُمُونُورُو دُمُونُورُورُ دُرُورُورُدُ دُرُورُورُدُ دُرِرُورُورُونُ وَ
- 28.3 دَرُعَ مُوْوَدُورِ خُرِنْ نُرُوَرُورُ وَسَارُنَاهُ وَرُسَارُهُ وَرُسُورَ وَرُوَوْهُ وَرُورُوهُ وَرُورُونُ وَا 17.10 وَرِ

(٤) رُمُرُ وَسُرُعَ رُ صَوْرِ مُعِمِدُ

- 29. هاي كررمرج
- دُورْنَهُ وَوُرِوُ وَرُسُرُسُ مَوْ رِسُرِسِ عِلَيْ رَسُمُ سَالِمُونَ وَ وَسَارُمُونُ وَرَجْدُو سَارِمُوعِ سَرَوْهُ كَيْنُ عِينَ مِنْ وَ فَي الْمُعْرِيمِ مِنْ مُرْمِرُ وَ فَيْ مُرْدُمُونُ وَ كَرُورُ وَ كَرُورُ وَ وَمُردُورُ.
- 29.3 صِوْسُ لَا وِلَمُوْلَا لِيَ كُلُونُ وَلَا مُنْ وَلَا كُلُونُ وَلِمُولِمُ لَا لِمُرْكُونُونُ وَلَا (رَحُولُ) فَرَوْرُونُ
- مراه الراد الراد و المراد و المرد و المر מנונים ממממים. מתת פת משמתם
- 30.1 دۇ ۋىرە ئۇرى كۆرۈك دىر دىركىدىدىدى كۆرۈكى كۆرۈكى كۆرۈكى ئۇرۇكى كۆرۈكى كۆرۈكى دە كۆرۈكى دۇ كۆرۈكى 30. دُعْ وُسُرْتُ وَرُبُّ رُعِرِ رُءٌ وُسُرْبُ
- 30.2 دُدُو وَرُدُن وَرُبُ وَرُبُ وَمِر وَمُرْسِرُونُو فَي فَرْوَرُ دُدُ -/250,000 (وَرُدُن وَسُوْ اللهِ اللهِ تُركب و مرسرج ((1/12X (30/1/2) 917/19 20 X971/13X
- 30.3 دُدُو وَرُبُ كَوْرَدُ دُورِ رُورَوْ وَرُدُو وَرُورُ وَمِي وَمَا وَوَدُو وَمُ مِنْ وَوَدُو وَرُورُ وَمِرْدُو 45 (سَّرِبُ وَرُدُ) وَوَرُدُ وَجُدُورِ دُوْ وَجُدُورِ مُؤَوَِّهُ مِنْ مُؤْرِدُو دُمْرَا وَالْمُورُورُ
- 30.4 دُدُو وَرُسُ وَرُسُ كُوْرُدُ دُورِ رُمُرَدُ وَرُوسُو دُوسُ وَرُسُ وَرُسُ وَرُسُ وَرُسُ وَرُسُ وَرُسُ وَرُسُ مرسرسرو دود سروسرس فروز و در مؤسره
- 30.5 دُدُو مُرْدُدُ وَرُسُونُ وَمُرْدُومِ وَسُومُومُ وَخُو دُدُو دُدُو مُرْدُدُ الْوَسْمَ دِسْسَدُمُ مُرَوْمُر عُيْرَةُ بِرُوْرِنَا وَ رَوْ دُوْرِ وَرُسَّا كُوْرَ وَرُسَّا كُوْدُ وَرُسَّ وَسَارُونَ لَكُوْرُورُ لِرُونَ
- 31.1 عَرْوَرْ رَرْرَوْ مُرَوْرُ رَوْرُوْ مُرَوَدُ مُورِدُ مُرَدِ مُرَوَدُ مُورِدُ مُرَوْدُ مُرَدُ مُرَدُونُ مُرَدُرُ مُرَدُونُ مُ مُرَدُ مُ مُرَدُ مُرَدُ مُ مُرَدُونُ مُ مُرَدُونُ مُ مُرَدُونُ مُ مُرَدُونُ مُرَدُونُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُ مُرَدُونُ مُ مُرَدُونُ مُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُ مُرَدُونُ مُ مُرَدُونُ مُ مُركُونُ مُركُونُ مُ مُركُونُ مُ مُركُونُ مُ مُركُونُ مُ مُركُونُ مُ مُركُونُ مُركُونُ مُ مُ مُركُ 31. بَرْيَرْبُورُشْ دُيْرِشْجِ دُور رَرَرُورو مُرَاء و وَمُرَود وَمُرْتُ وَمُرْتِ وَمُرْتِو وَمُرْدُونَ مُرْدُورُ وَمُورُودُ \$ وَرِ رُوسِرُهُو

- 31.2 بَرْ وَرُورْ وَ دُرُورِ وَ وَرُورُ وَ وَرُورُ وَ وَرُورُ وَرُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَمُرْمِ ٣٥٠/١٥ م و سرو ، و و سرور و روو م مرور و و مرور و م مرور و م مرور و م مرور و و مرور و و مرور و و مرور و مرو לערים לתם של שיער אבש בנול בלע של של של בינות בי
- 32. وَمُسَوَ رُمُرُرُوُوُرِ ورسور فروسو
- 32.1 كَرْبُونْهُو كُورْدَهُمْ كَوَرِدُومُ 17.09 كَدِ صَمَّرْتُ رَوَّهُ وَكَرْدِيرٌ صِوْحُدْكَدِ كَوَّدِيمٌ رِبُونُونْ تَامَّ رُّورْدَرُمُونْ سَمِرِ رَبِرِي سَرَسُونَيْ 13-K/CIR/2018/01 يَ فَيْ تُرْوَبُرُ 17 وَرُو الْصِوْرُ وَوَرُّ
- 32.2 عَرْدُونْهُوْ دُورُدُونُو وَوَرِدُونُو وَكُورُونُو وَكُورُونُو وَخُرُدُودُ وَخُرُدُودُ وَوَرُدُودُ وَوَرُدُورُ لَا مُ ئىرىدى ئىرۇرى ئىزىزى ئىرىدۇس ئىردۇرى دوردى دوردى ئىرىدۇرى ئىرىدۇرى ئىرىمى 10 ئى ئىرۇرۇ رُوُ "وَرُو رِدُورِدِ لِدِي وَلَا رَدُورُو لِمُ الْرَدُورُو لِمُ الْمُرِدُ وَرُورُ اللَّهِ وَرَادُو كَرُو - ال وْمُرْمُورُ وَمُرْرُولًا PR-14 كُوْسُرْسُرُو.
- 32.3 عَرْدُوْهُوْ قُوْدِهُمُوهُ قَافِهِ تُوعُ 17.09 عَدِ صَمَّسُ تَعْرَدُو قَوْدُهُ مِنْ فَوَدُّهُ وَمُورُ عَمَّ رُّ ورُدُرُمُونُ ' سَمِرِمِدُمِ سَرَّمُونَ اللَّهُ 13-K/CIR/2018/01 وَ عَرْوَوْ 19 وَرَوْ وَ الْمَوْدُو وَدُسَوَرُدُهِ د در در و مردوره مراس مرد خود ا PR-14 وور خود مورد مردوره مردوره
- در، رسرر بوگرسرم و .
- 33.1 نَرْدُورُهُو قَرْدِرُمُو تَوَقَّرِدُو 17.09 كَرِ صَمَّرْتَارْدُو تَوَرِيرٌ صِرُورُورُدُ وِرَوَّةً وَرُسَوْرُونُ 33. وَرُسَوْ رَوْسُ د و کار برگر کرد کرور کارور کارور الاسامی در کرور کرور کارور کاروروکی کردوری مُورِي وْسُومُ وَيُورِ رُورْدَرُهُونَ سَمِينِدُوَي سَرَسُونَي 13-K/CIR/2018/01 وَ يَعْرُونُو 21 وَدِوَّ "هِوَسُرُوْيِرِيَّ هِوَدُوْ برور تروع ورثر وَرُسُو وَرُورُ هُ وَرِورُورُ وَرُ مُورُو وَرُسُو وَرُورُ وَرُسُورُ وَرُورُ وَرُسُودُ مِورُ مُورُ وَرُسُورُ 22672 رُرُرُءٌ وَوْ - رُبِو وَيُررُو " PR-16 وُوْسُ رُرَرُ وَهُررُو .

ב שֶּבֶים צָבְּנִ בְּעִעבֹת פַּעצֹפֶּעִע שׁתִּעִעת פֶּתְענֶפֶ עבת בְכַפּתפַעב תעכת נתבעבע בֹתְבְפָצֵ בֹּבְתחפּג בֿעניתף בְּרְבְּצֵּ دُوردَی بِاللهِ بِرَدُرُدَی دُورِ وَجَامِرِ سِر بِدُرُدِی دُرِ وَ اللهِ بِرَدِی دُرِ اللهِ اللهِ اللهِ اللهِ ا دُوردروی دُوردر، ورودی دُورِ وجامِردر سِر دِدرورورو دُروردرورو دُوردرورور

مر مر المراجعة المراج

- 34.1 "وَسَوْرُمُونُ وَمِرِوَمُو" مَوْرُ وَسُرَوْرِ رُوسِ مِوْوْرِسُووْمِ دُوْدُوْمِ دُووُوْ مَرْدُرُ 34. وسرتر ترشر
- 34.2 "وَسَهُ رَمْ وَوْ وَ وَمُرَّهِ" مَوْرُ فَسْرَوْرِ رُوْسِ، رُ وَسَهُ مَا مُورِ مُرْوَرُ رُورِ فَوْسِ رُمْرَرُ
 - 34.3 "وَسَهُرُمَهُ" مَوْرٌ فَسَرَوْرِ رُوْسِ صِوْرٌ سَمِعْ دُرِ فَرُسُونَا رُوَّ وَسَهُرَاهُ سَرُوْهُ رَوْدُوْرُوْ
- 34.4 الرسامية دولا مور فيرور دوس دره وقر درد دور دردور والمرادة رُورُو وَ وَمُرْهُ مُرَاثُهُ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُونُ
- 35. وراسرس فكرولايش 35.1 و دره في وقوي مناور و والمنافرة המצימש המכור המצימה החבצישה המציק בפר שרים בחלי בחביים
- 35.2 . مُدُوَّ بُرُهُ مُرَّهُ وَمُرَّوُ وَمُرَّوُ وَمُرَّوُ وَمُرَّوُ وَمُرَّا مُرَّهُ مُرَوَّهُ مُرَوِّ مُرَّهُ مُرَّةً مُرَّا مُرَّهُ مُرَّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرَّةً مُرِّةً مُرَّةً مُرَّةً مُرَّةً مُرَّةً مُرِّةً مُرَّةً مُرِّةً مُرَّةً مُرِّةً مُرَّةً مُرَّةً مُرِّةً مُ مُرِّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرِّةً مُرّةً مُرِّةً مُرِولًا مُرِّةً مُر كُسرةُ مُرْدِ وُرِدُ مِرْدُورُ ، صِرْدُوكُم صُرَّاتُ وَمُرَدُو مُدَّا مُرْمَادُ وَ
- 35.3 כ ההם הפכלת אל הלא היים של תל ממת שתית פות לי של ממת שתית פול באלמת הייתה באלמת ת תכית התצית פתחם.
- 36. בעיק ב''ע'ע' מנים אין אינם נמסבים נינים נמנים נמנים אינים במלים בנים בנים בנים במים במלים במלים במלים במלים במלים במלים במלי *2 / 0 % ما ، ، ، .* روسروسرم و .
- وُسَادُمَاهُ رَوْرُو وَكُورُو وَ دُرُهُ الْمُورِي وَ يُدُورُونُ وَ وَكُرُورُونُ عِلْوَ دُورُورُولُورُورُ
- 37.1 مَرْمُ وَ وَرُسُرُ وَ مُرْدُو وَ 10 (مُرْمُ) وَرُوْتُ لَا بِمِرْمُ مَرْمُو وَوَسُرُمُ وَمُرْمُ وَمُرَامُ مُعْرِدُ وَ وَالْمُرْمُ وَمُرْمُ وَمُوالِمُ مُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُوالِمُ مُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُوالِمُ مُرّمُ وَمُوالِمُ مُرّمُ وَمُوالِمُ مُرّمُ وَمُرْمُ وَمُرْمُ وَمُوالِمُ مُرّمُ وَمُوالِمُ مُرّمُ وَمُ مُرّمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُوالِمُ مُرّمُ وَمُوالِمُ مُرّمُ وَمُرْمُ وَمُرمُ وَمُرمُ وَمُرمُ وَمُوالِمُ مُرمُ وَمُ مُرمُ وَمُوالِمُ مُرمُ وَمُوالِمُ مُرمُ وَمُوالِمُ مُرمُ مُ مُرمُ وَمُ مُرمُ وَمُوالِمُ مُرمُ مُ مُرمُ وَمُوالِمُ مُرمُ وَمُوالِمُ مُرمُ وَمُوالِمُ مُوالِمُ مُرمُ وَمُوالِمُ مُرمُ وَمُوالِمُ مُرمُ مُ مُرمُ وَمُوالِمُ مُوالِمُ مُرمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُمْمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالْمُوالِمُ مُوالِمُ مُرمُ مُوالِمُ مُولِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُولِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُوالِمُ مُولِمُ مُول 37. مُرَّارُهُور بِـ فَرَوَّهُ 022/1
- 37.2 . مَرْمَ وَوَرْمُرُمُ وَسُرْدُورُ وَسُورُمُ وَسُورُمُ وَلِمُسُورُةً وَمُرْمُورُ (وَوَرُمُورُ) رَوَّوُوهُمِ مَرْمُودُ وَرُورُورُ (1)01) , (2) , (0 ×) 0 , (0) (1) 0 , (0) 0 , (0 × 00) 0 , (0 × 00) 0 , (0) 0
- 37.3 دره المورد درود درود و درود و درود و درود و درود و درود و درود درو אל פי תייל צייל ' הרוש מו ל' הרוצים ה' האל הל לל בי בי ה' בי של פיתרופ. הרוש מו פיל "
- رؤسُرہ ی سرسرہ.
- 38.3 دُسَوْرُنَ وُرُوْقُ وَبُرُوْدُ وَبُرُودُ وَبُرُودُ وَبُرُودُ وَبُرُورُ لِلْمُ اللَّهِ وَبُرُورُ اللَّهِ اللَّهُ اللَّهِ اللَّهُ اللّ ر ١٠٠٤ رُورُ (الرَّوْرِ مُرُورُ الرَّدُ الْمُرْرُورُ الْمُرَالُونِ الْمُرَارُونِ الْمُرْرُورُ الْمُرْرُ الْمُرْرُورُ الْمُرْمُ الْمُرْرُورُ الْمُرْمُ الْمُرْدُورُ الْمُرْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِمُ لِمُ لِمُ لِلْمُ لِلْمُ لِلْمُ لِمُ لِلْمُ لِلْمُ لِمُ لِمُ لِمُ لِمُعْمُ لِلْمُ لِمُ لِمُ لْمُعُلِمُ لِلْمُ لِمُ لِمُعْمُ لِمُ لِمُولِمُ لِمُ لِمُ لِمُ لِمُ

ب*وُرُّ* | 9

- 39.1 دره الموروز در و درور و د 39. تخيروَسٌ مُنْرُور شرك شرك المركب
- 39.2 وَسَرْمَاهُوْ فَوْرَ رَدُ -/5,000,000 (وَسْ حِوْرَسْ) مُرْوِرُرُمْرُوْمْ وَرَدُدْ هِوَوْرُسْرَوْ وَرِسْ @פ*ק*ע זקיית رَسِ اللهِ اللهِ اللهِ اللهُ عَلَى اللهُ ا

- CP (مُسرَّعِ مُرَّمُ وَمُرَّبُ): ﴿ مُرَّمُ وَكُورُ مُرَّدُ
- LD (سُعُ ٤ مُرِينُ مُرِينُ): مُرَّهُ مُوْدِي وَمُرْمُرُونِمُ مِمْرُةُ وَوُسُمُو
- 39.3 وَسَمَدُمُ مُرْسِرِ وَسُوْ وَدُوْمُورُ وَسَادُمُو رُوْرُهِ وَيُدْوَسُ وَرِسَا وَرُسَا وَرُسُونَ وَسَادُمُو رُوُوو وَمُرْوَدُ وَرُرْزُو صُورُ وَرُسُ وْرَدُى وْرَسُومِ وَسَادُمُوهُ سُرِو وَسُو وَدُورُورُو وَرُسُ صَوْدُورُو بر تروس مروز و الله و المراد الله و المراد و الم
- 39.4 כֹשׁהְעוֹבֶל בַּבֹּל הַבֹּצ 15% (בַּשׁהִעֹב הַשְּׁבְּל הַבָּצ 15% בִּשׁהְעִב בַּבֹּל הַבָּצ בְּעִרְבִּשׁי ۱۵٬۵۵۵ مرور میرورد. ۱۲۵۵ مروس میروردد
- 40. הצתלית گهرو در دره گهرو مرسر
- سرد ؤرق وسار مراهد المسروري وسار مردي المروري المردي المروري المردي المر المردير وسردو روز وسرده رسري سروي درور دور المروي درا والمرا والمرا والمرا יסניים אל יסיים יס ייניים ייסיבי ואלכם סליים כיטייטיי התלמת בקלפ התפיי בהויקרות בייהמים פת נימפת שתכהה תפפתהפ.
- 41.1 دُسَهُ مَاهُ سِرُوْسُ مُوْدُ وَرُسُ وَبِرِيَّهُمْ رَوُنُونَا بُرَةً بَرُسُودٍ 10 فَرُوْرُدُ هُيْكُ رِ دُسَهُمَاهُمُ صُوْ 41. مَدُ مُعَرِّنَا يُرْسُرُ ברב") ג'ונים / מינים / ניסיב / מינים / מינים / מינים / מיניבים) . בממקיים ' פת במקסת ברייסת מת בת הקב" - מינים מינים מינים אינים במו במינים המינים במינים במינים במינים במינים ב
- 41.2 وَسَارُمَامُوهُ عِوْ رِبُ مُرْمِرُ وْرِدُسُ وْرِدُسُ 28 (رَبَّرُوبُ) فَرَوْرُدُ مُعْرَدُرِ وَسَارُمَامُ رَوَّرُو وَيُعْمَرُهُ وْبِ وَبُرُوهُ وَرِبُ مُرْمَاهُ وَمُرْهُ وَرِبُ وَرِبُ مُرْمَاهٍ فَيْمِ وَمُرْدُوهُمُ وَ فَيْمِوْمُ وَرُبُ
- 42. درسرس مشرس دُمُنَوْدُو وَمُورُونُ عُجِورٌ سُوسِرُونُ دُرُونُ دُرُورُدُ وَدُورُدُ وَدُورُدُو وَ دُرُورُدُو وَ دُورُدُو وَ دُورُدُورُ وَ دُورُدُورُ وَ دُورُدُورُ وَ دُرُورُدُو وَ دُورُورُ وَ دُورُورُونُ وَ دُورُورُ وَ دُرُورُدُورُ وَ دُورُدُورُ وَ دُورُدُورُ وَ دُورُورُ وَ وَالْمُورُورُ وَ وَالْمُورُونُ وَ وَالْمُورُونُ وَ وَالْمُورُونُ وَالْمُونُ وَالْمُورُونُ وَالْمُورُونُ وَالْمُورُونُ وَالْمُورُونُ وَالْمُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ وَا
- 43. عُنْ رَجْرِ رُرْسِرْسُ 43.1. و وَسَهُرَنَمُ دُودُسُ وَرُمَاسُونَ عُنْسُونُونَ مُنْسُونُ وَمُوسُونُ وَمُرْسُونُ وَمُوسُونُ وَمُسْمِعُ وَمُوسُونُ وَمُرْسُونُ وَمُوسُونُ وَمُوسُونُ وَمُرْسُونُ وَمُوسُونُ وَمُوسُونُ وَمُوسُونُ وَمُوسُونُ وَمُعْمُونُ وَمُوسُونُ وَمُعْمُونُ وَمُعُمُونُ وَمُعْمُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعْمُونُ وَمُعْمُونُ وَمُعْمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعْمُونُ وَمُعُمُونُ وَمُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُعُونُ وَمُعُمُونُ وَمُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُونُ وَمُعُونُ ومُعُمُونُ ومُعُونُ ومُعُمُونُ ومُعُمُونُ ومُعُمُ ومُعُمُونُ ومُعُونُ ومُعُمُونُ ومُعُونُ مُعُمُ ومُعُونُ ومُعُمُ رُور رَرْسِرُور وِرْد وَرُدُكُ وَرِدْجُ سُرَوَ لَهُ وَرِدْدُ وَرُدُكُ سِرُكُو وَ وَكُورُو وَكُرُونُ مُرْكُاسٍ وَسَارُكُو وَ وَكُرُو وَكُرُونُ وَوَ 250 3

ب*ازرً* | 10

- 44. برغ سر شوسر تربرب رُرُهُ اللهِ اللهِ اللهِ عَلَى اللهِ ا ת'צית התקלקת (زُره دِسُورُهُ) دُرُو زُدِهُ دُده وَدُودُ دُدُو مُعَلَيْنَا وَدُرُ
- 44.2 دُسَمْرُمُونْ يُرْمُونُ وُسُمْرُهُو مُدَّ وُوسِ رَبْرُرُ مُسْرُدُ صُوْنِسُ، صَوْدُ مُدَّى 5% (وُرُمُ תמרותם) הים בתל המשיפרב הבית עתשיתהם.
- 44.3 وَسَوْرُمَا فَوْ يُو وَوْ رَدْيُ -/500,000 (وَسُورُمُومَ) مُرْوِرَّهُ مِنْ وَبِرِيْ مُرْ -/5,000,000 (وَسُورِ وِرَسُرُ ל אומני איני מיני ל יימים איני ל אומני ל אומני ל אומני ל אומני ליים ביים ל אומני ליים ביים ל אומני ל א رُوُوُوْسُ) برعس شيس وُرسُ رُسوهُ مُ وُوسُرو.
- 44.4 و وَرُوْرِ 44.3 كَرِوْدُى مِعْ شَعْس وَرِبُ مُسْرَفَد وَرُوسِ وَسَرَدُكُ وَوْسِ وَسَرَدُكُو مِر
- 45.1 د دره مود درو درو در در دروس در دروس در درود دروس در درود سرسرو 253°°635 .45 מ' כ' מ' מ' מ' מ' "ס' בת ת' ב' מ' מ' מי
 - 46. دُدُهُ اللهُ وَدُرُ رِسِوْسُ 46.1. و دُرُهُ اللهُ وَسُرِيْسِ دَعِرِ هُرْمِوْدُ لَا يُرْسِرُ وَوْرِ عُرْدُيْ دُ فُلْشِرِهُ وَاللهُ وَاللّهُ ولِلللّهُ وَاللّهُ وَاللّهُ وَاللّهُ وَاللّهُ وَاللّهُ وَاللّهُ وَ نزيزقه
- 47. ترڪيوس

11 | ","

مَرْ مُوسُر 4: مُرْوَرُورُورُ

فَرُورُ 1: درزرور ما دورد در دوره مر موسر مسرسر دود كور موسر

سَوَّوْمَاشُ وُدُوْشُ دُوْوُ دُو بِرُسْرُودُ رُورُشُ رُجِمَاشُ دُوْسُوْ الْرُسْرَةُ وَكُوْسُوْ الْرَسْرَةُ وَكُونُ الْرَسْرَةُ وَكُونُ الْرَسْرَةُ وَكُونُ الْرَسْرَةُ وَكُونُ الْرَسْرَةُ وَكُونُونُ الْرَسْرَةُ وَكُونُونُ الْرَسْرَةُ وَكُونُونُ الْرَسْرَةُ وَكُونُونُ الْرَسْرَةُ وَلَا يَعْلِيهُ الْمُعْلِقُ وَلَاسُوْ

138112 033	0/X// () +		
מ'ת יית הייל צ	0341 4113 11843 5141		
ת בל אל ניים אל מים אל	20 C 20 V X	מלחלים של איני פור מינים איני פור מינים אינים אינים מור מינים אינים	#
✓	✓		
	ں ، ، ، ، وسرمرو .		ه توسر
		00 11/2 0/2 1/0× 1/2 30 25/20 24 24 24 26 30 31/3 30 31/3 31/3	1
		ئىرۇسراۋھىرىدىن دۇر ئۇيمىھ ئىلىرى دۇرۇ ئۇنۇسۇد ورۇپرى ئىرىسىھىرى ئ	2
		تُور دُور دُورُور دُور دُور دُور دُور دُو	3
		יילי אריש באיל אילי איליאל	4
		9	5
		ي .در ع بري سوه بر مشر سوه دِ رفي د نه الله الله الله الله الله الله الله ا	6
		שני ביער אקש (בי ביער של אינט איני) בי ביער אקש (בי ביער של איני איני איני איני איני איני איני אינ	7
		שֶּׁבָית צָהָּב 5·1 בֹרְ שׁאַתְּילִיג דְהָהָיל (מְנִרְילִה בְּילִיל ה' בְהָּתִּי	8
		שְּלָכָבֹרְ הְרְעִלֶּכָב רָהִבְּ (צְפִׁא הְבָּ הִשְּׁאֵתְ) (דְרִצְׁתְּבַּ רְתְּכָּ הְ קְּהָתִּי	9
	ى ، ، ، ، ، ،	יוני ל היו ל היוניים בני בים הב בני היו היו היים בים היים בים היים בים היים בים היים בים היים בים בים בים בים ה היים היים בים בהתבבים מפים תחבח בת מפים מפומב בהמיים מת היים בים בים בים בים בים בים בים בים בים	ه نوس
		وْمِرْدُكُمْ وَرُودُ 5 دُرُو (وُرِهُو جِمْ رُرُيْدُ جُمْدُرُ مِعْرُدُرُو	
		ניסי 'יסיס'ס' 'ס' איס' איס' 'ס' 'ס' 'ס' 'ס' 'ס' 'ס' 'ס' 'ס' 'ס'	10
		(- 1	
		﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿	11

6500036 🖀

12 | يُوْرُّ | 12

12 وَوْءِ وَالْمُ مِسْرُوسُونَ مُوسِرُهُ مُوسِمِ مُوسِمُ مُوسِمُ مُوسِمُ مِرْفِظَةً مِنْ (وَرَعْمِورُهُ وَالْمُ رُوسُولُ

و عرور المراد و الله الله و ال

ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה			
۵۶۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰	2000 (1) (ים אם ים אם	#
		יינוט בסים סבין אינ בסינ בני אר ביינוט א אר אר א	1
		بَوُرِدُ سَرُسُوهُ لَا يَرُورُ (مِهُرُ بِهُوَرِدُ هُمُرِسُ مِهُرُونُ بَهُوَرِدُ هُمُرِسُ مِهُرُوسُ بِهُوَرُدُن مُسِيدُهُ) مُسِيدُهُ	2
		ייפ ציר פע צר איני איני איני איני איני איני איני אינ	3
		יני אריים ליני ליני איני איני איני איני איני איני	4

6500036 🖀

20	11/13	0/	. ^	2/2/
23	<i>第ン</i> シラ	ه بوسر	:2	نے قرو مر

2)22 (2)4/ \$7\$2 (4)5	1/12 0/90 5/71 2090	·1
	سَرَيْر:	1.1
	:0000	1.2

フチカフノ (フ タフケイフ 5 E	0 (× 0 %//) 0/ 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	·2
	سَرُسُر:	2.1
	בְרִבְּיֵית שׁמִישׁב:	2.2

2,00 /1/2	·3
37 31	3.1
ي . ر	
7/ /77 51 778	
(°°°) ; ; ; ; ; ; ; ; ; ; ; ; ; ; ; ; ; ;	3.2
وْدْمُرُوْدُ (صُلْمُوْمُوْدُونُ صُورُدُ رِوْسُرُدُوسُ)	3.3

, 0 ב רואה אורט ב 10 ב - שיפות מתמל במסט תוציקת - היותר ממסט תוציקת
دَهِ دَرِ هُ رَسُرُسُرُ وَرِهُ وَ سَهُمُ مُهُ الْمِرْدُورُ وَ رَسُورُ وَ وَرَوْدُهُمِ ، مُدَهُ سُودُودُ وَمُرَّهُ مُسِرَدُ مُ خُورُ وَرَ وَ وَمُرَوَّدُ وَمُرَدُ مُودُ مُرْوَدُ وَمُرَّوِدُ مُرَاكِدُ وَمُورُ وَمُرَدُ وَمُورُ وَمُرَوَّدُ مِنْ مُؤْمِدُ وَمُرْدُورُ مُرْدُورُ وَمُرَدُ وَمُؤْمِرُ وَمُرْدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُورُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُورُورُ وَمُرُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُرَادُورُ وَمُورُورُ ورُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُورُ وَمُورُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُ ولِمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُورُ وَالْمُورُور
 و ﴿ وَرُرْدُورُورُ وَ رُورُورُورُ و ﴿ وَرُورُورُ وَ وَوَرُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَمِرَدُورُ وَمِرْدُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُرْدُورُ وَمُورُورُ وَمُورُورُ وَمُرْدُورُ ورُورُ وَمُورُ وَمُورُ وَمُرْدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ

	ם פיני אור מיני אור מיני מיני איני איני מיני מיני איני איני	.5
V 235-		, x
		יוקאית
		282
		مُّ يَرِرُ

ا بنور | 14

عُرُورُ 3 رَبِيرُ وَيُرُودُ وَيُرَا وَيُرْوِدُ وَيُرْوِرُ

		21222 (211 11) 8242 (845) 51.	·1
		سَرَسُو:	1.1
		ره کرس دع کرسو:	1.2
		برج سوه پر سرسره پر	1.3
		ב. ארים. ש שית התייק שיק מי ארים א	1.4
		מ 2 / 0 / 2 2 יית ייתיים מק	1.5
		0 (0 (0 (0)) 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	1.6
10 1 243371 (02104 110(7121 (82412 SWKMEZ 2MIZE	יים ארים איים ארים ארים ארים ארים ארים א	(1) (1) (2) (1) (1) (1) (1) (1) (1) (1) (1) (1) (1	-2 رُبَّ
	ر د دور د د به مور و مو)	נו ניין מו ניין מו ניין ניין מינין אינין אינ אינין אינין אי	2 / * <i>3</i>
252		متر متر	#
			1
			
		כ 20 2 / 2000 בעת עת בייינגעפנת בעת עת בייינגעפנת	2.5 ·3

عَ رُوْرُ 4: رُبِرِ مُرْرُونُ مِنْ 2 مُرْرُونُ

		יין אורט אורט אר ארנייר ארנייר מוא דאפט המתישפט בהקבפ	ه تو سر
وُرِهُ وَرْدُ عُوْسُ (تُروِرُوسُ)	יינסני יינס תעתיקש ב שרפס) - ד - 0 - ד ג מ געות ש מיניק ש	#
	132		

0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 :				لايزي
وَرِسُورُ رَحْوِرُ (خْرُورُ رُحْوِرُ رُحْرِ	ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב	כנ ג'' ס בקעיאה המאניק ה	ני 0 נכנ 'ווני 'ני מאגש במא באפט ייניית	#
	/) ? /) č			

ים ברול נמבט מו בבסב ג'יסונט מים ב שתית ניתנת צמפת מת צחת במייל באייתנת ב מייל האיים באייתנת באיי				
בישראים אל (אנתתית)	211 201011 211 201011 211 201011	6 - 6 - 6 - 6 - 6 - 6 - 6 - 6 - 6 - 6 -	מ' (2) מ'	#
	/) ? / 2 &	1	<u> </u>	

מש: תפקרו שית מל מצית למליל הצל 20 תמשתם לכל כשית מלפלים.

بَهُوْرً | 17 <u>-</u>

		, t.	1.1 رو و در سوس و سود
0 (0) C E E E E E E E E E E E E E E E E E E E	0 0 % N X Z	י מי מי אי אי אי מי מי אי מי	ב" מ" מ" ב" ב" ב" מינות ב"
50	80	80 × 3٪ نورزو شرو شرو شرو شرو شرو شرو شرو شرو شرو شر	3/1 3/1
5	10	ילית המל ביל ברולם ÷ למלית ברולם × 10	۵ / د د م حرم
-	5	 (ב'ול ה'צ'ל ה'צ'ל ה'צ'ל ב'ל ב'ל ב'ל ב'ל ב'ל ב'ל ב'ל ב'ל ב'ל ב	, , 0 , C) , C , C , C , C , C , C , C , C ,
-	5	 לעלים פֿבר בּ בֹעלים בֹעל בֹע בֹבר בֹבר	ר ה פיק ב ב פיק מינק פיק ה פיק מינק
55	100	/)) / 2 &	

- 1.2 وَسَادُمُونُو مُخْرِهُ دُرُ وَجُرُهُ وَجُرِهُ وَجُرِهُ وَجُرِهُ وَجُرِدُهُ وَسَادُمُ وَوَجُرُهُ وَالْمُؤْدُو وَجَرُهُ وَالْمُؤْدُو وَالْمُؤْدُونُ وَالْمُؤْدُو وَالْمُؤْدُونُ وَالْمُعُونُ وَالْمُؤْدُونُ والْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ وَالْمُؤْدُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُؤْدُونُ والْمُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُؤْدُونُ وَالْمُونُ ولِلْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُؤْدُ وَالْمُونُ والْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالِ 2000 000 000 0000 WEENO.
 - 1.3 وَوَرُدُ وَرُدُونُونُ ذُورُدُ وَرُدُ مُونُدُ مُونَا مُونَا مُرَاسُ وَمُرَّمُونُ مُرَاسُونِ مُرَاسُونُ وَمُونُونُ مُرَاسُونُ مُراسُونُ مُراسُ مُراسُونُ مُراسُون صِوْسُرَهُوْدُ وَمِوْمِ وَيُعْهُمُونُهُ عُرِيمُومُونُ رِسْمَسْوِسِرْدُورُ دُرُونِوْمُ خُرُدُ دُسْوِ) دُرْ بِرِدُرُونُونُورُورُورُونُ

ب*ازرً* | 18

عُ فَرُورُ 7: عِنْ سَرِيرِعِ

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated.

[Issuing bank's letterhead]

Form of Bid Security (Bank Guarantee)

Beneficiary: {Name and Address of Employer} Date:	
TENDER GUARANTEE No.:	<u> </u>
We have been informed that { Tenderer") has submitted to you its Tender dated execution of {name of contract} under In IFB").	name of the Tenderer} (hereinafter called "the (hereinafter called "the Tender") for the nvitation for Tenders No ("the
Furthermore, we understand that, according to your condition guarantee. At the request of the Tenderer, we {n pay you any sum or sums not exceeding in total an an () [amount in words] upon receipt by us of you written statement stating that the Tenderer is in breach of its oblithe Tenderer:	ame of Bank} hereby irrevocably undertake to nount of [amount in figures] ur first demand in writing accompanied by a
(a) has withdrawn its Tender during the period of Tender valid Tender; or(b) having been notified of the acceptance of its Tender by the life (i) fails or refuses to execute the Contract Form, if required, or security, in accordance with the ITT.	Employer during the period of Tender validity,
This guarantee will expire: (a) if the Tenderer is the successful contract signed by the Tenderer and the performance securi Tenderer; and (b) if the Tenderer is not the successful Tenderer your notification to the Tenderer of the name of the successful after the expiration of the Tenderer's Tender. Consequently, any demand for payment under this guarantee methat date. This guarantee is subject to the Uniform Rules for Demand Guarantee [signature(s]]	ty issued to you upon the instruction of the er, upon the earlier of (i) our receipt of a copy renderer; or (ii) {insert date}twenty-eight days tust be received by us at the office on or before

ع فرور 8: برورس دسر

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated. [Issuing bank's letterhead]

Performance Guarantee

Date: [insert date (as day, month, and year)] Title of the procurement: [Insert general title of the procurement] Procurement Reference No: [insert reference] Bank's Branch or Office: [insert complete name of Guarantor] Beneficiary: [insert complete name of Employer/Procuring Entity] Performance Guarantee No: We have been informed that [name of the Contractor], (hereinafter called "the Contractor") has entered into Contract No. [procurement reference number of the Contract]. dated [insert day and month], [insert year], with you, for the execution of [name of contract and brief description of Works] (hereinafter called "the Contract"). Furthermore, we understand that, according to the conditions of the Contract, a performance guarantee is required. and amount in figures] 1.... (.... [amount in words]) such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation(s) under the Contract, without your needing to prove or to show grounds for your demand or the sum specified therein. This guarantee shall expire, no later than the day of 2, and any demand for payment under it must be received by us at this office on or before that date. The Guarantor agrees to a one-time extension of this guarantee for a period not to exceed[six months][one year], in response to the Employer's written request for such extension, such request to be presented to the Guarantor before the expiry of the This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758, except that subparagraph (ii) of Sub-article 20(a) is hereby excluded. [Seal of Bank and Signature(s)] Note -

All italicized text is for guidance on how to prepare this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the percentage of the Contract Price specified in the Contract and denominated either in the currency(ies) of the Contract or a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the date twenty-eight days after the expected completion date. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee.



عَ رُورُ وَ دُهُ وَسُرْ بُرُدُسُ عُ دُمْرُ عِ

[Issuing bank's letterhead]

Advance Payment Gurantee

[The bank, as requested by the successful Contractor, shall fill in this form in accordance with the instructions indicated.]

Date: [insert date (as day, month, and year)]

Title of the procurement: [Insert general title of the procurement]

Procurement Reference No: [insert reference]

Beneficiary: [insert legal name and address of Procuring Entity]

ADVANCE PAYMENT GUARANTEE No.: [insert Advance Payment Guarantee no.]

Advance Payment Guarantee No:

Furthermore, we understand that, according to the Conditions of the Contract, an advance payment in the sum [name of the currency and amount in figures] 1 (...... [amount in words]) is to be made against an advance payment guarantee.

At the request of the Contractor, we [name of the Bank]. hereby irrevocably undertake to pay you any sum or sums not exceeding in total an amount of [name of the currency and amount in figures]* (........ [amount in words]) upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation under the Contract because the Contractor used the advance payment for purposes other than the costs of mobilization in respect of the Works.

It is a condition for any claim and payment under this guarantee to be made that the advance payment referred to above must have been received by the Contractor on its account number[Contractor's account number]. at [name and address of the Contractor's Bank].

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758.

T T	Seal of Bank and S	Signoturo(c)	17
	Seal of Dalik allu	Signatui e(S	/

Note -

All italicized text is for guidance in preparing this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the amount of the advance payment denominated either in the currency(ies) of the advance payment as specified in the Contract, or in a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the expected expiration date of the Time for Completion. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee

ên él evxenx :5 ma va

	(1) % 0 (0 0 X () S & V X & V Y Y	ת צ'יל מירות יו על מיל ה
2 (23) 2 (25) 2	وُسَوْرُرُورُ وَيَر	34.1
	سرَيْر:	
	:0 606	
י יול ה'		34.2
	سرَسر:	
	: 0 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2	
) يو سرم ه نو: إيو سرموه نو:	والأؤِّر عَ برسْ	
دور و مرح می	2 5 5 6 7 6 7 5	34.3
:	3/ (3/0// 5/ 5/0//2	34.4
٥ - ر د ۱۰	2 6220 / OC 2 529 - OAA	38

مر شرس فرس 6: دره مروس

و مده ۱۶۶۰ و دورس	ייס איס פיט
(در	ار سور دری و مروسی از
وری این این این این این این این این این ای	رُوْوْ) وَرُوْدٍ سَهُرُوْرُ ﴿ وَرُودٍ مِهُ مُرَدُودً ﴾ ﴿ وَمَرْ مُرَدُودً ﴾ ﴿
י י י י י י י י י י י י י י י י י י י	۱ ه ر ۱ خرس و کر ۲
	وُسَمِدُمُوْیُ وَجِرِوَگُرُوْمُ صَرْسُو رِسِرِیُ رَوِ دُمَاوَرُحُمَارِ وَسَمَدُمُوهُ رَوُّوْ
ה א א א א מינים א מינים א מינים א א מינים א א מינים א א מינים	

- 2. وِ دُرُهُ صُوْوَدُرِ مُسِعَ دُرُوْرُ وَ دُدُرُ، دُورِ دُ دُرُدُ وُرُدُورُ مُسْعَ دُرُورُورُورُ مِرْدُرُورُ دُرُهُ صُوْوَدُ مُعْرَجُهُمُ دُرُدُورُ י ים ים יול ביו יול בים אם יו ים ים יום ים יום ים יום יום יום יול יום יום יול יול יום יום יום יום יום יום יום כ ב-המים מפתפ במהיות עת יתינדב ב-המים המים המיפשות בתידשו המיפר באהיים ב-המים מפתפ במהית בתייבית ב-החמים ב و برو تروم مره سوده.
- 3. وِ رُدُهُ الْوَدُورُ مَاسِ مُدَّوِّدُهُ وَالْمُدَمَّدُهُ مُرِيدُهُ وَسُرِدُ الْمُرْسِيدُ مِنْ اللهُ اللهُ

رُورُو وَيُرُومُ رُرْرُو وُرُولُ رُسُورُ سِي اللهِ اللهِ اللهِ اللهُ الل

ב המשיחפרים יום מינור במציפטת הלפאלרים מינור במציפטת הלפאלרים במינור במציפטת במציפור במציפטת במציפ

	011 1211 1101 1 5×5 9490 6×00		, , , , , , , , , , , , , , , , , , ,
	:,, *		:ب [*]
	متر مثر:		سۇمىر:
	;)		:2352
	י 0 י 7 2 אינה 2 מינה <u>2</u> 2 אינה 2 מינה <u>2</u>		? / 0/ : EMS 1/8
0 2 % 2 % 2 % 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0	2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 /	~ <u> </u>	, , , , , , , , , , , , , , , , , , ,
<u> </u>	پر ورب مرسر در: در:	:> ~	:,,~
سرَسُر:	سرسر:	سُرُسُر:	ىترىثر:
:237	:257	:252	:23.7
בק זק המי על על ברייני ת ב' התייני	ב הנת יתיינים ב: הב' הפ':	ב האניע על האיניקס הציי	בק מקחמ על " מקמקים מקי

6500036 🖀

30036 320000 7 000000

- 1- ئىردۇرۇ خۇر بەرگەد ۋىرغى دە ئىرىمى بەرد ئىرى ئىرىد.
 - 2. 2 سَرُسُونَ لِمُ تُعَمِدُهِ وَبِرَعُ لِسُونَ
- 3. ریزر صرودمدو صیرویود کردید دردده در درده در معیرود میروید میوردید ریدد دردده در معیرود میورد میورد میروید ریوردده
 - 4. زير ويمون درد، خيرون در تودر فروفور.
 - - 6. محمد سورس ورسا محرور مرس
 - 7. رُدُ وَعَيْدُ رُيْرِيْرُورُ، ٤ سِمْ عِيمُ مُنْ مُنْ مُنْ رُيْرُو لَا يُرْمِنُ وَرُمْرِسُ وَرُورُ.
 - 8. رُجِرٌ صَّحْرِ دُرُرُدُرُ مَصَّا صَعْ عَرْسُ.
 - 9. سُرْعُ خُسْدُ سُؤَسُّ دُوْدُر، وَعُهُ سَوْدُر مُرْدُرُسُ مُؤْسُ.

מצר מל הרציעת על הרציעת פי

ع مرسر مور مورس و مرسور مورس

200 2202000

2 ב 20 מ מ מ מ מ . 3 זע מע דע דע מע רח פ .

1 مرسرمره.

- دُيْ وَوْرِ رَبْرُوسُ سُرُوسُونُ مُدُوبُ بُرُورُورِ دُيْ وَوْرِ رَبِرِ سِوْسُ مِدُ صَرْسُ عَدُوسُ سُرُوسُونُ
 - 1.2
 - 1.3
 - تشريعين ويات يخيشه كريد 1:2:3 دو. (1 سود شره، 2 بوروي 3 بور 1.4
 - رُدُونَا مِنْ رُدُورُو دُرُرُ وَالْمُرَادِدِ صِلْمَاءً رَجُدُو وَ جُونُ وَ رُدُورُ وَالْمَاءَ وَالْمُرُورُ وَمُرِيعًا شَامِلُ الْمُؤْرِدُونُ رَجْرُ وَسُرُمَادُرُ صِلْمَاءً الْمُؤْمِدُ وَسُرُورُ وَسُرُورُ وَسُرُمُورُ 1.5
 - رِسْ مُسْرُعْ بِهِ عُدْ وَعْتُ مُرْ عَبِيرُ مَنْ 1:2:6 مُنْ (1 سِخْسُمِ 2 رِوَوْدِ ، 6 رِوَ 1.6
- 1.7
 - שמשתש שלכל שילת שלתפת 20 בפרשלת בל מנו האלו תל תל הל 1.8
 - ر) ما بدور ماده وره الرابع وراه الماد و دره الماد درود الماده و درود و 1.9
- فركسوري خود كالمرس ما مرس والله والمركز والمرك ىرىسۇ.
- 1.13 ﺗﺮﯗ ﻣﯘﻧﯘ ﻣﯘﻧﯘ ﻣﯘﻧﯘﺵ ﺧﺎﺗﯩﻢ ﺗﯩﺮﯨﻨﯩﺮﻕ ﺧﺎﺷﺘﯩﯔ ﺗﺮﯨﻨﯩﯔ 72 ﺗﯩﻨﯩﺪﯨﺪﯗ ﺗﻮﻧﺮﯗﺯﺩﯨﺪﯗ. ﺗﯩﺮﯨﻨﯩﯔ ﺗﯩﺮﯨﻨﯩﻨﯩﯔ ﺷﯩﺮﯨﻨﯩﯔ 1.13
 - 1.14 رِوَ وَدُرُدُر رِوَ حِسَرَ عُرُسٍ 50 رِحِوَدُ سِوَسْمِ عُسْمً دُمَّدٍ دُرُونْدُدُ وَرِدُورُ رَبِ دُرْهَوْنَدُونُ

- 1.15 كَسْمُونِهُ وَعُهُدُ سِوْسُرُ مُرْسِ اللهِ 40 مُدِ اللهِ فَرُوْدُو وَسُرُونَامُونَا
- 1.16 وَبِرْبُرُوْرُ صَارِّرُ وَرُوْ مِ رَوْرُدُهِ مَا مُرْمُوهُ وَ مُوْرُوْمُ مَا مِ عَامُوهُ مَا مُرَوْ وَمَا وَمُوْ مَا مُوْمُ وَمُوْمُ مَا مُوْمُ وَمُوْمُ مَا مُوْمُ وَمُرُومُ مَا مُومُ وَمُرْمُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُرْمُ مَا مُرَامُ وَمِرْ مَا مُومُ وَمُرْمُ مَا مُومُ وَمِرْمُ مَا مُومُ وَمِرْمُ مَا مُومُ وَمِرْمُ مَا مُومُ وَمِرْمُ مَا مُومُ وَمُرْمُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُرْمُ مُعْمُومُ وَمُومُ مَا مُومُ وَمُومُ مَا مُومُ وَمُومُ مُعْمِمُ مَا مُعْمَا مُعْمُومُ وَمُومُ مَا مُعْمُومُ وَمُومُ مَا مُومُ وَمُعْمُومُ مَا مُومُ وَمُعْمِمُ مُعْمُومُ وَمُومُ وَمُعْمُ مُعْمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُعْمُ مُعْمُومُ وَمُعْمُومُ وَمُومُ مُعْمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُعُمُومُ وَمُعُمُومُ وَمُومُ وَمُعُمُومُ وَمُعْمُومُ وَمُعُمُومُ وَمُعُمُومُ وَمُعُمُومُ وَمُعُمُومُ وَمُعْمُومُ وَمُعُمُومُ وَمُعُمُومُ وَمُعْمُومُ ومُعُمُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُومُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُعْمُمُومُ ومُومُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُعْمُومُ ومُعْمُومُ ومُومُ ومُ

2- عروس و مروس ع مروس ع مروس ع مروس ع مروس ع مروس و مروس و مروس ع مروس و مروس ع مروس على مروس على مروس على مروس

- 2.1 אַרְתְינָ בְּיִלְינָ אַ מִעָּעָבָּבְ עִבְּיִבְ בִּבְינִתְיפָׁ בְּתְּבֶּעִ בְּיִבְרִי בְּבִיתְתִיפָּ בְּתְבָּעִי בְּיִבְרִיבָּ
- 1- كَوْمُ سُوْمُ مُومُ مُرْمُ مُرْدُ لَا فَوْدُسُ 40 ووقع سُرُرُهُ وَ وُلِي اللَّهُ وَاللَّهُ وَاللَّالِي وَلَّهُ وَاللَّهُ وَاللَّالِي وَاللَّهُ وَاللَّالِي وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّ
 - 2- سَوْ سَوْعُرُهُمْ وَ مَوْدُ مُرْدُ مِيْوُودُسُ 45 وجِدِعُمْ صَارَعُسُ وَسُمُو.
- 2.2 בֹצִיתַב בּ בּישִׁתוֹל הו בֹצִיתַב היתה בֹצִיתַב בביש בינב בינב בינב בינב בינים בינב בינים בינבים בינבי

3- ئىرىر.

- 3.1 " هُنْ وَيْ مُرْسِرُ هُمْ يَاسِ " 12×" ×" كَا خُرِ هُوْسِسْرِ فَرَيْسِ فَرْسِرِ " 12×" 4"× 6 كَا وَوْهُوْسِسْرِسُوفَ. دُهُمُو وَيُرْهُوهُ مُرْسِرُ فَرَيْسِ سِرَقَ كُسِرِ " 12×" 4"× 6" كَا وَوْهُوْسِسْرِسُوفَ.
- 3.2 گَوْمُوْ رَوَنُوْ وَامِرْ وَمَوْرُ مُوَوَوْمُوْ مُوْدُوْ دُوْرُوْ مُوْرُوْ دُوْرُوْ دُوْرُوْ وَمُومُوْ رِدْمَامُوْ وَرَدُوْ مُومُومُ وَمُرَوْمُو مُومُومُوهُ وَمُومُومُوهُ وَمُومُومُوهُ وَمُومُومُوهُ وَمُومُومُوهُ وَمُومُومُوهُ وَمُومُومُوهُ وَمُرْمُوهُ وَمُرْمُومُ وَمُرْمُوهُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُوهُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُومُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُرْمُومُ وَمُومُومُ وَمُرْمُومُ وَمُومُومُ وَمُومُومُومُ وَمُومُومُ ومُومُومُ ومُومُومُومُ ومُومُومُ ومُومُومُومُ ومُومُومُ ومُومُومُ ومُومُومُومُ ومُومُومُ ومُومُومُومُ ومُومُومُومُ ومُومُومُومُ ومُومُومُ ومُومُومُ ومُومُومُومُ ومُومُومُ ومُومُ ومُومُ ومُومُومُ ومُومُ ومُومُ ومُومُومُ ومُومُومُ ومُومُ ومُومُومُ ومُومُومُ ومُومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُومُ ومُومُ ومُومُ ومُومُومُ ومُومُ ومُومُ ومُومُ مُومُ ومُومُ مُومُ مُومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُومُ ومُ
- - 3.5 كىرۇى زېرا ئۆئە ھىرس ئىرش ۋىر دە ھىرسىدى سودىرى دىنۇ.
 - 3.6 گُذُوْدُ وِنْ مُرْسُورُ مُنْ 1:4 مُرْدُ
 - 3.7 كىشۇدى ھىشى ئىنى ھى ئىش ئۇش ئۇلۇر ئىر باستىد ئىسرھىر سىھ ساۋ ھەلىرۇ.
 - 3.8 گَدُوْرُدُو، كُنْرُوْدُ رَبِرُ كُوْمُرُ كَارُسُ كَاسِ مُؤْرِ دِبِمْ دُورِ جُنْدُ دَسَاءُمُورُ كَانُو كُورُ وَسُوْمُرُدُ سَاوُرُورُو
 - 3.9 مُسْرَوْدُ وِنْتُ مُسْمِيرُ مَنْ 1:4 مُرَّدُ
- 3.10 كُنْ دُرُونُودُ دُرِ دُرُدُونُ وَرُحُورُ دُمْرُدُونَ فِي فَرَدْوَدُ وَرُحُونُ وَرِّدُونَ وَرُحُونُ دُو فَرُدُونُ وَ الْمَوْدُ اللهِ اللهِ اللهِ اللهُ ا
 - 3.11 هُورُ مُعَدِّدُ وَمُرْهُ مُؤْسِ، 1 مِؤْسُرهِ 4 وُو (مَرَوْدِ) مُرْسُورُرِسْرَسْرُو.

26 | 55-

4- سورسرمری رسر.

- سود شرم غروی وسم شده کر دیا 1:4 دف 4.1
- 4.2
- 4.3
- 4.4
 - 4.5
 - 4.6
 - 4.7
 - 4.8

-6 עצית פ פרתית ב:

- 6.1
- وَّهُ مَعْدِهُ رَوْهُ عَ" وَدَهُ مَنَّهِ، سِوِهُ وَمِهُ رَوْهُ وَدُهُ وَدُهُ وَدُوْ رَهُ اللهِ 25mm وَ وَمِهُ وَدُوْ وَدُوْ 6.2
- وُرُورُ وَرُو مُرْدُونُ مُرْدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرَدُ مُرْدُ مُرْدُ مُرْدُ مُرْدُ مُرْدُ مُر مُوْوَرُوْرُ "6 مُرْدُ وَجِرْدُورُوْرُ وَمُرْسِرُهُ عَالْمُ مُرْسُونُ مُرْسُونُ خَرْدُ مُرْدُ وَمُوْرُ وَمُرْسِرُهُ عَالْمُ *رُءُسوڤسرد*ؤ.
- تَسْرَدُ 8 وِرْدُوْدَنَاتُرْدِ، 2 وَسُمَّادَثُرُ دُوَّسِ 10A ءُ 1 سَمِنَاغُوْ. 13A ءُ تَسْرَدُ 4 سِمْنَاغُارُ دُوَّسِ 16A ءُ 1 سَمِنَاغُوْ. دُ تُشْرُدُ خُنُونُ مِنْ مُوسِ 16A وُ 1 سَمِنْ عُوْ. (دِيْمَيْرُ مُنْرُوشُ تُشْرُدُ بِيهِمُرْدُورِ رِفْسُ مِ 16A وُ 4 سَمِنْ عُرِهِ، (دِيْمَيْرُ مُنْوُدُ بِيهِمُرْدُورِ رِفْسُ مِ 16A وُ 10A وَ 10A سَمِرُعُ بِهِ ELCB 32A 0.20MA مُوْنِ
- 15A وَ مُرْهُ صَلَحَالُا وَمَرْمِرُهُ رَوَهُوْمٍ وَمِرْمُوهُ. رَدُوْهُ رُوْدُورِ رَرْهُ صَلَحَنَّا وَوَوْرِوْهُ رَوْمُونُ وَمِرْمُوهُ. 13A وَ صَلَحَالُا وَ مَرْمُونُ مُرْهُونُ مِرْمُونُ وَرَوْدُورُ مِرْمُونُ مُرْمُونُ مِرْمُونُ مُرْمُونُ مِرْمُونُ مِنْمُونُ مِرْمُونُ مِنْمُونُ مِنْمُونُ مِنْمُونُ مِنْمُونُ مِنْمُ مِرْمُونُ مِنْمُونُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ مِرْمُونُ مِنْمُ مِنِمُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ مِنْمُ 6.5 وَسُمِرُهُ مُؤْمِدُ 2 جُمْعُ دُنُورُسُو.
 - 6.6
 - رُدْعَ يَدِدُ رَيْرِيْدُ سِمْعُ سُومِيْمُورُ رُسْسِرُوسٍ وَعَهِرُيْدُو مَوْيُرُ رُدُودُرُو. رُسْسِمُوسُ رُمُّسِ 15A يُ سَمِّعُورُ 6.7

6500036 🖀

- سِ بِوسْرى وَسْرَاءُ خَنْوَهُ مَا سُرْسُرُ لَا مُسْرُ فَاسٍ 1200 دِ بِرِجَ مَا يَا رَجْعَهُ وَلِهُ مَا رَشَا لَا مَا مُنْ الْمُنْ أَلْمُنْ الْمُنْ الْ 6.8
- 6.9
- 6.10 وَدِيْمُ نَهُوَوُمْ سَرَمُوْ كَهُوَدِ طَامُوسُ نَهُمُو خُرَّسِ 2.5 مُعْمَدُونُ الله 7/0.67) که الله میرسیمانی المرسیمانی المرسیما

27 | يُوْرُّ | 27

6.11 كَيْرُوعْ وَمِدْ لَايْرُو صَارِيْوَ وَمَامِ وَوْدَوْ لَالْمِيْ مُوْمِوْ كَا عَامِدُ لَرُومُ وَلَا وَوَدُو وَمِوْدُوهُ وَلِم وَلَا وَلَا اللَّهِ اللَّهُ اللَّ ת נכנים מים מים ליים.

7- فرگرم فرمر ترمی

- 9.1 יביל ה החציפת בנאס אל היופים פיתהפי
- 9.2 خَرْجُهُ خُرْسُغَرْسِ، كَمْرُوْدُورُو سَرِيْمُ مُؤْرِدُهُ مُكْرِدُهُ فَوْسِرَدُ وَرُهُو يُورُكُم كَنْ مِرْسُرُهُ سَوْءَ خُرْسِهُ وَوَسِرَدُو وَرُهُو وَرُسُوهُ وَوَسِرَهُ وَوَسِرَهُ وَوَسِرَهُ وَرُسُونُ مِنْ وَمُعْمِدُ وَيُرْسِ 5mm مورزی سائی جارتو براد و.
- 9.3 عَرْدُوهُ مُعْدَرِ رَوَّرٍ مُوهَا رِهِ عَمْدُ رَدِّ عَمْدُ مُرَاكُمْ مُرْدُوهُ مُوْدُ رَدِّهُ مُراكِمْ وَرَدُولُو
- 9.5 قرنزۇھ رىدىنىددۇر كە كۆرۈگەر، ئۇرىگە قرىمۇرۇرۇرى 100 دورد ھىر كە 14 رۇ رۇس ئوسىرۇ.

9- مُرور عُرْسُ:

- י כ ז אבן מוכם כ ז'ם אינב ז'כיסט ז' ס ' כסט ז' ס איכר משקיל מפינים פיניסע אצע ציינסעת א אבע מיניסע אינב איניסע אינב איניסע איניסער אי 10.1
- 10.2ريره وسررو.
- مُوْدُور خَرْسُ "24'×24 و (مُوِسُورُهُ) مُوْسُ وْمُعْوَ. مُوْسُ مُوْدُورُهِ وَمِعْرَامِدُ مَعْذَى دُورُورُورُ לברות בתבותי פנת ערותו לברות בת ב לנים מונה
- نَوْدُدُ دُمِدُدِ (نَسْمَعِيْ سَمِعُ دَمِدُدِ) عَرَسْمَ حُسِ "24×48 دُ (مَوْسُورُدُ) مَوْسُ دُرْعُوْ. مَوْدُد دُمِدُد دُرِ عَرَّدِيْ، سَمِعْدُ 10.4 وَ مِي مُوْرُونِهِ وَرِيْدُ مِيرِيْرُ "3 رُبُرُ، مِيْمَةُ دُيْرِومِهُ دُرِوفُ وَرِ خُرَرُونِ رُسُرَدُو.
 - صَّرِي رُبِّرُور عَرَسْ عُرْسِرِ "24"×12 يُ صَمَّوْرُهُ وَ. 10.5
- ר אים זאן נדים אל איז באין באין אינים לריים ארון באין אינים באינים באינים באינים אינים באינים באינים באינים באי באית באית בצבית הפקים בפתום יתפה כאינים באינים באינים פתוב אינים באינים באינים באינים הבאינים באינים באינים באי 10.6 خ الرورة ورور كرور كريس وؤر ريور الوسرور
 - وْرِ خَرْوَرُورُ وَوْرُوْدُسُرُ 12 وَيَ رِيْرُ سُرُوسِ وْرِ وَرَجُورُ رَيْرِدُوسُ سُرُوَّسُرُوهُ. 10.7
 - وُ وَرِوْرٌ سِرْوَمُ شَرِّوْدُ اللهِ مَا مُوْمُدُ وَرِوْلًا مُومُورُودُ السِرْوسُ وَبُو رَوْسُولُورُ 10.8
- 10.9

6500036 🖀

28 | 55-

11- صوری مرصی ایکی ایکی ایکی

- 11.1
- 11.2 ייי ייי יייי יייי יייי ייייי איייפאראפ. מפציע אייי איייפאראפי
- تَرْمُوْمُومُومُ مِنْ مُوْمُدُورٍ عِ وَرِغَهِ مُوْرُدُ صَّرْسُرْمَهُ مِنْ السلامِ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُ 11.3
- رَهُ وَ مُرْسَرُهُ مَدًّ وِوَّ وَسُرِيْهُ مُدَّسِ، 18mm x 18mm وِسُرْ وَمِ مُرَدِّ وَسُرْسُوْ. وَمِ رُوَسُوْسٍ 18mm وَ وَجِرْسٍ وَكُوْ 11.4
- رُدُورُ رُحُدُو وَكُورُ مُونَا مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ وَمِ سَمْعَادُ مُعَادِّ مُعَادُ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِ مُعَادِّ مُعَادِ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادُ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِ مُعَادِي مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِ مُعَادِ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادِّ مُعَادٍ مُعَادِمُ مُعْدُمُ مُعْ 11.5
- 11.6دُسروْسُرُ مَكِيْسُ وَوْوْسُ دُسِرُسٌ وِرُوْسُ مَاءَ مَاءَ دُوسُ مَاءً مَا يَا مَا عَلَمُ اللهِ اللهِ اللهِ اللهُ اللهُ
- 11.7 رَدِ رِسَرَم ءَ رِحِ عَم 8mm وَ '11 دِرْق كُومْ بَرِيْرْ سِسْرَدُوْ مَوْمَ رَّدِ رَوَسُوهُ وَمُورْ
 - 11.8 وَعَرِي مَا وَيْ مَا وَوْرُ مُوْرُورُ مُوْرُورُ مُورُورُ مِن مُورُورُ مِن مُرْمُورُ مُرَدِّ مُركِدُ مُ مُركِدُ مُ (((10/33/// PU) 240 VY EXXXX EXXXX

12- ترور فروقن

- 12.1
- وريد ديم صوري الاديار، دور ري صوري دير اله ديم مامدي مرسيء مي المديد سروس ميدرس ولا شروع ويسروي 12.2 ور سور مد مد وسر وسرو.
 - 12.3
- 12.4 · 6 6 6 7 2
- 12.5 שנים מנטום בינוני.
- 12.6
- רות ומנינין וונים ום סמסיסי נית ישנ מנם ניום ומנים ומנים ומנים ומנים מונים מונים אל אל אל אל מער מנים מים אל מ מתחת בפצת בכל השבפר הה שמתו הב מתחת בפצת שתת ממכת להיי הבתמבה בת פתחפ. בבפת פת הפת

- وَيْ وَيُودُ لِي وَ وَوَلِهُ وَهُمْ لِهِ وَهُمُ مِنْ عَامِرٍ لِللهِ فَا وَهُمُونَ اللَّهِ وَاللَّهُ اللَّهُ وَوَلَمُ لَا مُعْرِقُونُهُ لَا مُعْرِقُونُ لَا مُؤْمِدُهُ لَا مُعْرِقُونُهُ لَا مُعْرِقُونُهُ لَا مُعْرِقُونُهُ لَا مُعْرِقُونُ لَا مُعْلِقُونُ لِلْمُ لَا مُعْلِقُونُ لَا مُعْلِقُونُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُعُلِقُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُعُلِقُ لِلْمُ لِمُعُلِقُونُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ لِلْمُ رْنَدُورْ سْرَقْسُرُهُ. دَوْرِ وَمِ خُرْمُورُدُرُ وَمِسْ وِرِسْ شَوْمَ نَرُورْ بِرِهِ لَهُورْدُ لَوَ وَيُرْدِ رُنْدُورْ شَوْمُ دَوْرِ دَسْرَةُ وَسُورُ בן כמים כלימים. מת קמבית יתפיתחפי
- رُوُدُ وَسُ عَا جُسَمَسْدُهِ وَوَدُ وَسُ وَسِ مُدَصَّحِ سَمَاعُوهُ مُدُودُ مِن جُسُرَدُهُ مِن جُحَرِيرُ وَوَدُ وَوَدُ وَوَدُ مَرَّدُهُ 12.9 شرقَ سُرَةً وَمِ وَمُ هُرُهُ وَمِسْ وِرِسْ شَوْهُ مُوسْ مِمِ لَهُورْ وَوَلَهُ وَوَلِهِ رَمَوْسُ شَوْسُهُ وَمُ وَسُورُ وَسُورُ وَسُورُ لَوَ
 - 12.10 مُؤَمَّرُ مُوَّقَى وَمُرْجُ رُبِرُ جُسِرُهُ وَمِرْجُ الْمُعَالِمُ مُوْرِدُ مِنْ وَمُرْدُونَ
 - 12.11 تَوَمَّرِ مَوَّدُ دَمْدُدُ تَهِرُ رَمَعُ مِي كَا شَهُ رَمُوَمُ مَعْمِي دَرُوْدُهُ وَهِ وَيَّمَهُ رَمَرَا رُوْدُو وِرَدُور رَوْرُ وَمُرْدُ وَمُرْدُونُ

13- ټوروسرى

- 13.1
- 13.2
- 13.3

6500036 🖀